

Ministry of Finance and Treasury
Male', Republic of Maldives

Ref.No: (IUL) 13-K/13/2011/231
Project Number: TEB/2011/203

INVITATION FOR BIDS

Subject: Construction of 45 Housing Units at R. Dhuvaafaru and 5 Housing Units at Th. Vilufushi on Design and Build Basis

1. The Ministry of Finance and Treasury, on behalf of Ministry of Housing and Environment (the Employer), invites sealed bids from eligible local and foreign firms for **Construction of 45 Housing Units at R. Dhuvaafaru and 5 Housing Units at Th. Vilufushi on Design and Build Basis.**
2. A complete set of the Tender Documents may be obtained from Central Procurement Office of Ministry of Finance and Treasury, from **23rd October 2011 to 02nd October 2011** between **0830 hrs and 1530 hrs** on all working days, upon payment of a non-refundable fee of **MRF 1500.00 (One Thousand Five Hundred).**
3. Bidders may obtain further information from the following address,

Central Procurement Office
Ministry of Finance and Treasury,
Ameenee Magu,
Malé, Maldives,
Tel: (960) 3349191, (960) 3329106
Fax: (960) 3320706, (960) 3324432
E-Mail: tender@finance.gov.mv
4. The Bidder shall furnish a **bid security of MRF 200,000.00 (Two Hundred Thousand Maldivian Rufiyaa)** which shall be valid for 28 days beyond the validity of the Bid. An advance payment of 15% of contract price will be provided upon submission of an advance payment guarantee.
5. A pre-bid meeting will be held on **01st November 2011 at 1100 hours** Maldivian time at the Ministry of Finance and Treasury.
6. Bids shall be valid for a period of **90 days** from the date of bid opening and shall be delivered to the Ministry of Finance and Treasury at the address specified above in Clause 4 of this Invitation for Bids, **on or before 1400 hrs Maldivian time on 21st November 2011**, at which time they will be opened in the presence of the Bidders who wish to attend.
7. This Invitation for Bid is also published in the Ministry of Finance and Treasury website www.finance.gov.mv.

دېرېنېچېر اړخې ته ژمنېښتم اوسه چې مخکې
دې ته، ترڅو رښتانه

سره شمېر: (IUL)13-K/13/2011/231
چېرې ته لاس رسېږي: TEB/2011/203

هوښياري تړونونو ته تړاو

1. دېرېنېچېر اړخې ته ژمنېښتم اوسه چې اوسه په اوسني مهال کې د
مېرمنې، په تړون کې د 45 څه په اړه کې، د وروستي
5 څه په اړه کې د تړون په اړه کې د لاس رسېږي ته مخکې
لږ څه په اړه کې د تړون په اړه کې د لاس رسېږي ته مخکې
د تړون په اړه کې د تړون په اړه کې د لاس رسېږي ته مخکې
د تړون په اړه کې د تړون په اړه کې د لاس رسېږي ته مخکې
2. چېرې ته لاس رسېږي ته مخکې د 200,000.00 په اړه کې
(تر څه په اړه کې) د تړون په اړه کې د لاس رسېږي ته مخکې
د تړون په اړه کې د تړون په اړه کې د لاس رسېږي ته مخکې
چېرې ته لاس رسېږي ته مخکې د تړون په اړه کې د لاس رسېږي ته مخکې
د تړون په اړه کې د تړون په اړه کې د لاس رسېږي ته مخکې
د تړون په اړه کې د تړون په اړه کې د لاس رسېږي ته مخکې

19 اوسه شمېر 2011

3. هوښياري تړون ته ژمنېښتم اوسه چې اوسه په اوسني مهال کې د
23 اوسه شمېر 2011 اوسه 02 مه په اوسه شمېر 2011 اوسه،
د تړون په اړه کې د تړون په اړه کې د لاس رسېږي ته مخکې
15:30 اوسه 08:30 اوسه، د تړون په اړه کې د تړون په اړه کې
1500/- (تړون ته لاس رسېږي ته مخکې) ته مخکې اوسه،
د تړون په اړه کې د تړون په اړه کې د لاس رسېږي ته مخکې
د تړون په اړه کې د تړون په اړه کې د لاس رسېږي ته مخکې
د تړون په اړه کې د تړون په اړه کې د لاس رسېږي ته مخکې

4. د چېرې ته لاس رسېږي ته مخکې د تړون په اړه کې د لاس رسېږي ته مخکې
01 مه په اوسه شمېر 2011 و اوسه شمېر تړون ته 11:00 اوسه،
دېرېنېچېر اړخې ته ژمنېښتم اوسه چې اوسه په اوسني مهال کې د
د تړون په اړه کې د تړون په اړه کې د لاس رسېږي ته مخکې
14:00 اوسه، د تړون په اړه کې د تړون په اړه کې د لاس رسېږي ته مخکې
اوسه چېرې ته لاس رسېږي ته مخکې د تړون په اړه کې د لاس رسېږي ته مخکې
د تړون په اړه کې د تړون په اړه کې د لاس رسېږي ته مخکې
د تړون په اړه کې د تړون په اړه کې د لاس رسېږي ته مخکې
د تړون په اړه کې د تړون په اړه کې د لاس رسېږي ته مخکې

دېرېنېچېر اړخې ته ژمنېښتم اوسه چې مخکې
دې ته، ترڅو رښتانه

سره شمېر: (IUL)13-K/13/2011/234
چېرې ته لاس رسېږي: TEB/2011/204

هوښياري تړونونو ته تړاو

1. دېرېنېچېر اړخې ته ژمنېښتم اوسه چې اوسه په اوسني مهال کې د
مېرمنې، په تړون کې د 45 څه په اړه کې، د وروستي
5 څه په اړه کې د تړون په اړه کې د لاس رسېږي ته مخکې
لږ څه په اړه کې د تړون په اړه کې د لاس رسېږي ته مخکې
د تړون په اړه کې د تړون په اړه کې د لاس رسېږي ته مخکې
د تړون په اړه کې د تړون په اړه کې د لاس رسېږي ته مخکې
د تړون په اړه کې د تړون په اړه کې د لاس رسېږي ته مخکې

23 اوسه شمېر 2011

2. د چېرې ته لاس رسېږي ته مخکې د تړون په اړه کې د لاس رسېږي ته مخکې
2011 و اوسه شمېر تړون ته 10:00 اوسه، دېرېنېچېر اړخې ته
ژمنېښتم اوسه چې اوسه په اوسني مهال کې د
چېرې ته لاس رسېږي ته مخکې د تړون په اړه کې د لاس رسېږي ته مخکې
15 مه په اوسه شمېر 2011 و اوسه شمېر تړون ته 10:00 اوسه،
دېرېنېچېر اړخې ته ژمنېښتم اوسه چې اوسه په اوسني مهال کې د
د تړون په اړه کې د تړون په اړه کې د لاس رسېږي ته مخکې
د تړون په اړه کې د تړون په اړه کې د لاس رسېږي ته مخکې
د تړون په اړه کې د تړون په اړه کې د لاس رسېږي ته مخکې
د تړون په اړه کې د تړون په اړه کې د لاس رسېږي ته مخکې

Ministry of Housing and Environment

Republic of Maldives
Scaling-up Renewable Energy
Grant No.: TF099659

Reference No.: (IUL)138/INDIV/2011/87

Date: Oct 24, 2011

Invitation for Interested Consultants

The Government of the Republic of Maldives has received a preparation Grant from Strategic Climate Fund, administered by the World Bank for the development of Investment Plan for the Republic of Maldives under the program for Scaling Up Renewable Energy Program, and intends to apply part of the proceeds of this Trust Fund to payments under the contracts for the services of consultants listed below to undertake data collection and related analysis to aid preparation and drafting of the renewable energy investment plan.

The objective of the Project is to assist the Government with the preparation of an SREP investment plan which will support a country level programmatic approach to Scaling up renewable energy and energy security objectives.

Under the consultancy service the government seeks the services of consultants in the following capacity as individual or firms as defined in the TORs.

- 1- Modeller for island power systems
- 2- Male' thermal power systems expert
- 3- Grid weather data collection expert
- 4- Meteorological Data Advisor
- 5- Building energy management expert

The key functionary of the above selected consultancies is to carry out the tasks outlined in the detailed TORs with guidance and direction from the Renewable Energy Investment Office of the Ministry of Economic Development. The detail TORs are downloadable from the Ministry of Economic Development website www.trade.gov.mv. Each individual TOR provides the scope of work, deliverables and the required qualifications for the consultancy services.

The Ministry of Housing and Environment, now invites interested eligible individuals (both international and national) to submit their Expressions of Interest (EoI). Interested consultants must provide a CV including information that demonstrates that they are qualified to perform the services (description of similar assignments, experience in similar conditions, availability of appropriate skills, etc.)

A consultant will be selected based on the qualifications, in accordance with the procedures set out in the World Bank's Guidelines: Selection and Employment of Consultants by World Bank Borrowers, May 2004, revised October 2006 and January 2011.

Interested individuals may obtain an outline Terms of Reference and further information on request by writing to the address below.

The expressions of interest must be submitted to the address by (regular mail, emails or fax) not later than **16:00 hours on October 30, 2011** and shall be available to commence the services no later than November 1, 2011.

Permanent Secretary

Ministry of Economic Development
Boduthakurufaanu Magu, Henvairu
Male', 20125, Republic of Maldives
Tel: +960 3323668 Fax: +960 3336922
email: yusuf.riza@trade.gov.mv

අධිකාරියේ නව පිටුවක් ඇති කිරීම සඳහා වෛබ් අඩවියක් සාදා දීමට ඉඩ දෙනු ලබයි. එහි ලිපිනය www.trade.gov.mv වෙබ් අඩවියේ දැක්වේ. එහි මාදුම් සහ අනෙකුත් විස්තර සඳහා වෙබ් අඩවියේ සහ අනෙකුත් මාධ්‍ය මගින් විමසිය හැකි වේ.

වෙබ් අඩවියේ අන්තර්ගතය සහ අනෙකුත් විස්තර සඳහා වෙබ් අඩවියේ සහ අනෙකුත් මාධ්‍ය මගින් විමසිය හැකි වේ. වෙබ් අඩවියේ අන්තර්ගතය සහ අනෙකුත් විස්තර සඳහා වෙබ් අඩවියේ සහ අනෙකුත් මාධ්‍ය මගින් විමසිය හැකි වේ.

2004 දී පැවැත්වූ විමර්ශනයේදී 2006 වන විට වෙබ් අඩවියක් සාදා දීමට ඉඩ දෙනු ලබයි. 2011 දී වෙබ් අඩවියක් සාදා දීමට ඉඩ දෙනු ලබයි.

වෙබ් අඩවියක් සාදා දීමට ඉඩ දෙනු ලබයි. වෙබ් අඩවියක් සාදා දීමට ඉඩ දෙනු ලබයි.

වෙබ් අඩවියක් සාදා දීමට ඉඩ දෙනු ලබයි. වෙබ් අඩවියක් සාදා දීමට ඉඩ දෙනු ලබයි.

වෙබ් අඩවියක් සාදා දීමට ඉඩ දෙනු ලබයි. වෙබ් අඩවියක් සාදා දීමට ඉඩ දෙනු ලබයි.

දුරකථන: +960 3323668, ෆැක්ස්: +960 3336922
 විද්‍යාලික: yusuf.riza@trade.gov.mv

වෙබ් අඩවියක් සාදා දීමට ඉඩ දෙනු ලබයි. වෙබ් අඩවියක් සාදා දීමට ඉඩ දෙනු ලබයි.

අංකය: IUL/138/INDIV/2011/87
 දිනය: 24 ඔක්තෝබර් 2011

වෙබ් අඩවියක් සාදා දීමට ඉඩ දෙනු ලබයි. වෙබ් අඩවියක් සාදා දීමට ඉඩ දෙනු ලබයි.

වෙබ් අඩවියක් සාදා දීමට ඉඩ දෙනු ලබයි. වෙබ් අඩවියක් සාදා දීමට ඉඩ දෙනු ලබයි.

වෙබ් අඩවියක් සාදා දීමට ඉඩ දෙනු ලබයි. වෙබ් අඩවියක් සාදා දීමට ඉඩ දෙනු ලබයි.

- 1- Modeller for Island power systems
- 2- Male Thermal Power Systems
- 3- Grid weather data collection expert
- 4- Metrological Data Advisor
- 5- Building Energy management expert

වෙබ් අඩවියක් සාදා දීමට ඉඩ දෙනු ලබයි. වෙබ් අඩවියක් සාදා දීමට ඉඩ දෙනු ලබයි.

Maldives Transport and Contracting Company Plc
 MTCC Tower, 7th Floor
 Boduthakurufaanu Magu
 Male'
 Republic of Maldives

Ref: MTCC-PD/IU/2011/195
 Date: 25th October 2011

Invitation to carryout MTCC Plc's Asset verification and valuation

Maldives Transport and contracting Company Plc, is planning to obtain the service of a Chartered Valuer to carry out the verification and valuation of its assets. An Information session with regard to this call will be held on 31st October 2011, 10:00 hrs at MTCC tower 7th Floor.

Interested parties are requested to submit their proposal with the below details.

- A profile with details of services rendered.
- Details of similar projects undertaken in the past.
- Qualification and experience of the team members assigned to this project.
- Proposed fee.
- Methodology adopted and timeframe.

Deadline for submission of the proposal is 1100hrs on the 14th November 2011. The proposals submitted will be opened in the presence of all the respondents.

Proposals must be submitted to:

MTCC Tower
 7th Floor
 Maldives Transport and Contracting Company Plc
 Boduthakurufaanu Magu, Male
 Tel: +960 332 6822
 Fax: +960 332 3221

For enquiries please contact:

Mohamed Hussain
 Manager
 Accounts and Finance Department
 Tel: +960 300 1200
 Mob: +960 7772726
 Email: mohamed.hussain@mtcc.com.mv

މުވަދަތުގެ ވަނަ ބައިގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކުގެ ފަރާތުން ދަށުގައި ބަލާލުމަށް ދަންނަވަންދެން.

MTCC-PD/IU/2011/195: ސަރަޙައްދު

މަނުކުރުމުގެ ގޮތުން

"އިނޯޝްޓް ފިޔަވަހިރުވުމާއި ވިލާސަތުގެ ފަދަ ފަރާތްތަކުން" ފަދަ ފަރާތްތަކުން ބަލާލުމަށް ދަންނަވަންދެން.

MTCC-PD/IU/2011/191 ގެ ނަމުގައި ސަރަޙައްދު 7 ވަނަ ފެންވަރުގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކުން ދަންނަވަންދެން 2 ފަދަ ފަރާތްތަކުން ބަލާލުމަށް ދަންނަވަންދެން ފަދަ ފަރާތްތަކުން ބަލާލުމަށް ދަންނަވަންދެން.

ވަނަ ފެންވަރުގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކުން ބަލާލުމަށް ދަންނަވަންދެން 2011 ވަނަ އަހަރުގެ 31 ވަނަ ދުވަހުގެ 10:00 ގައި ފަދަ ފަރާތްތަކުން ބަލާލުމަށް ދަންނަވަންދެން 7 ވަނަ ފެންވަރުގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކުން ބަލާލުމަށް ދަންނަވަންދެން.

ވަނަ ފެންވަރުގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކުން ބަލާލުމަށް ދަންނަވަންދެން 2011 ވަނަ އަހަރުގެ 14 ވަނަ ދުވަހުގެ 11:00 ގައި ފަދަ ފަރާތްތަކުން ބަލާލުމަށް ދަންނަވަންދެން 7 ވަނަ ފެންވަރުގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކުން ބަލާލުމަށް ދަންނަވަންދެން.

27 ވަނަ ދުވަހުގެ 1432
 25 ވަނަ ދުވަހުގެ 2011

މަނުކުރުމުގެ ގޮތުން ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކުން ބަލާލުމަށް ދަންނަވަންދެން ފަދަ ފަރާތްތަކުން ބަލާލުމަށް ދަންނަވަންދެން.

50/2011: ސަރަޙައްދު

މަނުކުރުމުގެ ގޮތުން

"އިނޯޝްޓް ފިޔަވަހިރުވުމާއި ވިލާސަތުގެ ފަދަ ފަރާތްތަކުން" ފަދަ ފަރާތްތަކުން ބަލާލުމަށް ދަންނަވަންދެން.

MTCC-PD/IU/2011/191 ގެ ނަމުގައި ސަރަޙައްދު 7 ވަނަ ފެންވަރުގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކުން ދަންނަވަންދެން 2 ފަދަ ފަރާތްތަކުން ބަލާލުމަށް ދަންނަވަންދެން ފަދަ ފަރާތްތަކުން ބަލާލުމަށް ދަންނަވަންދެން.

ވަނަ ފެންވަރުގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކުން ބަލާލުމަށް ދަންނަވަންދެން 2011 ވަނަ އަހަރުގެ 14:00 ގައި ފަދަ ފަރާތްތަކުން ބަލާލުމަށް ދަންނަވަންދެން 7 ވަނަ ފެންވަރުގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކުން ބަލާލުމަށް ދަންނަވަންދެން.

29 ވަނަ ދުވަހުގެ 1432
 27 ވަނަ ދުވަހުގެ 2011

Ministry of Housing and Environment
Male' Republic of Maldives

Date: 27 October 2011
Ref no: 138/138/2011/116

**Invitation for Bids: Preparation of video spots
on renewable energy and energy efficiency**

Ministry of Housing and Environment invites for submission of bids for preparation of video spots on renewable energy and energy efficiency in Maldives.

A pre bid meeting will be held on **31 October 2011 (Monday) at 1300** hrs at Ministry of Housing and Environment.

Clarification may be sought out until **02 November 2011 (Wednesday) at 1500 hrs.**

Financial proposals and a detailed work scheduled must be submitted along with a company profile and portfolios.

Bid opening will take place on **14 November 2011 at 1300 hrs** at Ministry of Housing and Environment.

Bidders may obtain further information from the following address

Ministry of Housing and Environment
Climate Change and Energy Department
Ameenee Magu, Maafannu, Male' Republic of Maldives
Tel: + (960) 3004 117 or + (960) 3004 300
Fax: + (960) 3004 301
Email: energy@mhe.gov.mv; climate@mhe.gov.mv;
secretariat@mhe.gov.mv

މިނިސްޓްރީ އޮފް ހައުސިންގ ޕްލޭނިންގ ޔަން ޕްލޭނިންގ ޕްލޭނިންގ
މާލެ ޖުމްހޫރިއްޔާ

ސަފުޔު ނަންބަރު: 138/138/2011/116

ފޮޓޯ ޖެނަރޭޝަން

ފޮޓޯ ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން
ފޮޓޯ ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން ޖެނަރޭޝަން

މިނިސްޓްރީ އޮފް ހައުސިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ
މިނިސްޓްރީ އޮފް ހައުސިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ

މިނިސްޓްރީ އޮފް ހައުސިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ

31 ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ 13:00 ޕްލޭނިންގ ޕްލޭނިންގ
މިނިސްޓްރީ އޮފް ހައުސިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ

14 ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ 13:00 ޕްލޭނިންގ ޕްލޭނިންގ
މިނިސްޓްރީ އޮފް ހައުސިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ

02 ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ 15:00 ޕްލޭނިންގ ޕްލޭނިންގ
މިނިސްޓްރީ އޮފް ހައުސިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ

މިނިސްޓްރީ އޮފް ހައުސިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ
މިނިސްޓްރީ އޮފް ހައުސިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ

މިނިސްޓްރީ އޮފް ހައުސިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ
މިނިސްޓްރީ އޮފް ހައުސިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ

މިނިސްޓްރީ އޮފް ހައުސިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ
މިނިސްޓްރީ އޮފް ހައުސިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ

މިނިސްޓްރީ އޮފް ހައުސިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ
މިނިސްޓްރީ އޮފް ހައުސިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ

މިނިސްޓްރީ އޮފް ހައުސިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ
މިނިސްޓްރީ އޮފް ހައުސިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ ޕްލޭނިންގ

171-FD(PU)/IUL/2011/120

171-FD(PU)/ILU/2011/117

171-FD(PU)/ILU/2011/117

171-FD(PU)/ILU/2011/117

171-FD(PU)/ILU/2011/117

27

(IUL) 13-M/13/2011/236

25

(IUL) 13-M/13/2011/236

100%

<http://www.finance.gov.mv>

95

(IUL)95-PM/1/2011/69

95-PM/1/2011/69

95

11:00	31	02
11:00	31	02

1432

25

සංඛ්‍යා: 426-PD/IUL/2011/139

සෞඛ්‍ය සේවා සංවර්ධන ක්‍රියා

1. රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ සේවකයන්ගේ සෞඛ්‍ය සහතික කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව අදාළ රාජ්‍ය සෞඛ්‍ය සේවාවල සේවකයන්ගේ සෞඛ්‍ය සහතික කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව තොරතුරු සැපයීම සඳහා 100 ක්‍රියා සටහන් මගින් සෞඛ්‍ය සේවකයන්ගේ සෞඛ්‍ය සහතික කිරීමේ ක්‍රියාවලිය ව්‍යුහගත කිරීම සඳහා කටයුතු කිරීමට, අදාළ රාජ්‍ය සෞඛ්‍ය සේවාවල සේවකයන්ගේ සෞඛ්‍ය සහතික කිරීමේ ක්‍රියාවලිය ව්‍යුහගත කිරීමට.

2. සෞඛ්‍ය සේවකයන්ගේ සෞඛ්‍ය සහතික කිරීමේ ක්‍රියාවලිය, 30, 31 වන වැනි මස 2011 අප්‍රේල් 1, 2, 3, 7, 8, 9 වන දිනවල සිදු කිරීමට අදාළ ක්‍රියා සටහන 9:00 සිට 3:00 පමණක් ක්‍රියාත්මක කිරීමට අදාළ ක්‍රියා සටහනක් සකස් කිරීමට, 2000/- (දරුණු) මුදලින්, සෞඛ්‍ය සේවකයන්ගේ සෞඛ්‍ය සහතික කිරීමේ ක්‍රියාවලිය ව්‍යුහගත කිරීම සඳහා 300 (සියයකට) ක්‍රියා සටහනක් සකස් කිරීමට, තවද සෞඛ්‍ය සේවකයන්ගේ සෞඛ්‍ය සහතික කිරීමේ ක්‍රියාවලිය ව්‍යුහගත කිරීමට.

3. ක්‍රියා සටහනක් මගින් සෞඛ්‍ය සේවකයන්ගේ සෞඛ්‍ය සහතික කිරීමේ ක්‍රියාවලිය, 16 වන වැනි මස 2011 ඔක්තෝබර් 14:00 දී, ක්‍රියා සටහනක් මගින් සෞඛ්‍ය සේවකයන්ගේ සෞඛ්‍ය සහතික කිරීමේ ක්‍රියාවලිය ව්‍යුහගත කිරීමට, 15 වන වැනි මස 2011 ඔක්තෝබර් 14:00 දී, ක්‍රියා සටහනක් මගින් සෞඛ්‍ය සේවකයන්ගේ සෞඛ්‍ය සහතික කිරීමේ ක්‍රියාවලිය ව්‍යුහගත කිරීමට, තවද සෞඛ්‍ය සේවකයන්ගේ සෞඛ්‍ය සහතික කිරීමේ ක්‍රියාවලිය ව්‍යුහගත කිරීමට.

කුමාරතුංග මාවත, කොළඹ 03, රාජ්‍ය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, ත්‍රිකුණාමලය, කොළඹ 03, ශ්‍රී ලංකාව.

රාජ්‍ය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව
ක්‍රියා සටහන
රාජ්‍ය සෞඛ්‍ය සේවා

දුරකථන: 960 6885003

දුරකථන: 960 6885002

විද්‍යා මාර්ග: admin@adducity.gov.mv

පිටුව: 28
26 වන වැනි මස 2011

Secretariat of the Addu City Council

City Hall, Medhe aari Magu,
Medhevau, Hithadhoo,
Addu City, 19 – 020,
Republic of Maldives
Phone: +960 688 5003 Fax: +960 688 5002
E-mail: admin@adducity.gov.mv

IFB No:

26 October 2011

INVITATION FOR BIDS

Subject: For the Operations and Maintenance of Addu Convention Center and to develop a minimum Hundred Room City Hotel nearby Addu Convention Center.

1. Secretariat of the Addu City Council, on behalf of the Government of the Republic of Maldives hereby announces for the Public tendering for the Operations and Maintenance of the Addu Convention Center, and also the Secretariat of the Addu City Council, on behalf of the Government of the Republic of Maldives represented by the Ministry of Tourism, Arts and Culture hereby announces for the Public tendering for the lease of a designated land in Addu City for the Design, Build and Operation of a minimum 100 Room City Hotel as part of the Convention Center.
2. A Complete Set of Tender Documents will be available at the Secretariat of the Addu City Council from 30th October 2011 to 9th November 2011. The Bid Documents will be sold for MRF.2000/- (Two thousand Rufiyaa) for Maldivian Parties and US\$300/- (Three Hundred Dollars) for foreigners. For the purpose of selling Bid Documents the Secretariat will be open on 30, 31 October 2011 and on 1, 2, 3, 7, 8, 9 November 2011 between 9.00hrs and 15.00hrs.
3. Bidders may obtain further information from the following addresses.

Secretariat of the Addu City Council
Medheari Magu
Addu City
Republic of Maldives
Tell: 960 6885003
Fax: 960 688 5002
E-mail: admin@adducity.gov.mv

4. A Pre-Bid Meeting will be held on 16th November 2011 at 14.00hrs, at Secretariat of the Addu City Council.
5. Bids will be opened on 15th December 2011 at 14.00hrs at Secretariat of the Addu City Council, with the presence of all Bidders who wish to attend.

ድምፅ ለማድረግ ይጠየቃል።
 ድምፅ ለማድረግ ይጠየቃል።

የመደብር ቁጥር: (IUL)220-AF/01/2011/105

የግብይት

የግብይት ስም

የግብይት ስም "የግብይት" ስም ለማድረግ ይጠየቃል።
 ድምፅ ለማድረግ ይጠየቃል።
 የግብይት ስም ለማድረግ ይጠየቃል።

ድምፅ	የግብይት	የግብይት	የግብይት
11:00	የግብይት	30	የግብይት
11:00	የግብይት	01	የግብይት

የግብይት ስም ለማድረግ ይጠየቃል።
 የግብይት ስም ለማድረግ ይጠየቃል።

29 የግብይት ቁጥር 1432
 27 የግብይት ቁጥር 2011

ድምፅ ለማድረግ ይጠየቃል።
 ድምፅ ለማድረግ ይጠየቃል።

የመደብር ቁጥር: (IUL)23-AP/1/2011/284

የግብይት

ድምፅ ለማድረግ ይጠየቃል።
 ድምፅ ለማድረግ ይጠየቃል።
 ድምፅ ለማድረግ ይጠየቃል።
 ድምፅ ለማድረግ ይጠየቃል።

የግብይት ስም ለማድረግ ይጠየቃል።
 የግብይት ስም ለማድረግ ይጠየቃል።
 የግብይት ስም ለማድረግ ይጠየቃል።

የግብይት ስም ለማድረግ ይጠየቃል።
 የግብይት ስም ለማድረግ ይጠየቃል።

25 የግብይት ቁጥር 1432
 23 የግብይት ቁጥር 2011

ދިވެހިރާއްޖޭގެ ބޭންކު ޖެނެރަލް ބެންކު ލިމިޓެޑް



Head Office, 3rd floor, Sea Tracs Building, Boduthakurufaanu
 Magu, Male' 20251, Republic of Maldives
 Tel: 3330134, Fax: 3330115, SWIFT: MALBMVMV, Email:
 admin.department@bml.com.mv, Reg. no. C-22/1982

BML/PRA-BID/2011/124

އިންޓަރނެޝަނަލް ބޭންކިންގް

ޕްރޮޖެކްޓް ނަންބަރު: ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 124 124 124
 ދިވެހިރާއްޖޭގެ ބޭންކު ލިމިޓެޑް

މި ޕްރޮޖެކްޓް ގައި، ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 124 124 124
 15 ނޮވެމްބަރު 2011 ގައި ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 124 124 124
 10:00 ގައި ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 124 124 124
 4 ވަނަ ފަހަރު ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 124 124 124
 21 ނޮވެމްބަރު 2011 ގައި ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 124 124 124
 10:00 ގައި ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 124 124 124
 4 ވަނަ ފަހަރު ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 124 124 124
 27 ނޮވެމްބަރު 2011 ގައި ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 124 124 124

މި ޕްރޮޖެކްޓް ގައި، ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 124 124 124
 15 ނޮވެމްބަރު 2011 ގައި ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 124 124 124
 10:00 ގައި ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 124 124 124
 4 ވަނަ ފަހަރު ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 124 124 124
 21 ނޮވެމްބަރު 2011 ގައި ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 124 124 124
 10:00 ގައި ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 124 124 124
 4 ވަނަ ފަހަރު ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 124 124 124
 27 ނޮވެމްބަރު 2011 ގައި ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 124 124 124

29 ނޮވެމްބަރު 2011 124 124 124
 27 ނޮވެމްބަރު 2011 124 124 124



Head Office, 3rd floor, Sea Tracs Building, Boduthakurufaanu
 Magu, Male' 20251, Republic of Maldives
 Tel: 3330134, Fax: 3330115, SWIFT: MALBMVMV, Email:
 admin.department@bml.com.mv, Reg. no. C-22/1982

BML/PRA-BID/2011/122

އިންޓަރނެޝަނަލް ބޭންކިންގް

ޕްރޮޖެކްޓް ނަންބަރު: ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 122 122 122
 ދިވެހިރާއްޖޭގެ ބޭންކު ލިމިޓެޑް

މި ޕްރޮޖެކްޓް ގައި، ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 122 122 122
 14 ނޮވެމްބަރު 2011 ގައި ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 122 122 122
 11:00 ގައި ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 122 122 122
 4 ވަނަ ފަހަރު ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 122 122 122
 20 ނޮވެމްބަރު 2011 ގައި ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 122 122 122
 11:00 ގައި ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 122 122 122
 4 ވަނަ ފަހަރު ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 122 122 122
 27 ނޮވެމްބަރު 2011 ގައި ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 122 122 122

މި ޕްރޮޖެކްޓް ގައި، ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 122 122 122
 14 ނޮވެމްބަރު 2011 ގައި ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 122 122 122
 11:00 ގައި ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 122 122 122
 4 ވަނަ ފަހަރު ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 122 122 122
 20 ނޮވެމްބަރު 2011 ގައި ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 122 122 122
 11:00 ގައި ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 122 122 122
 4 ވަނަ ފަހަރު ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 122 122 122
 27 ނޮވެމްބަރު 2011 ގައި ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 122 122 122

29 ނޮވެމްބަރު 2011 122 122 122
 27 ނޮވެމްބަރު 2011 122 122 122

މި ޕްރޮޖެކްޓް ގައި، ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 122 122 122
 29 ނޮވެމްބަރު 2011 122 122 122
 27 ނޮވެމްބަރު 2011 122 122 122

51/2011 ސަރަޙައްދު:

އިންޓަރނެޝަނަލް ބޭންކިންގް

މި ޕްރޮޖެކްޓް ގައި، ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 122 122 122
 14 ނޮވެމްބަރު 2011 ގައި ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 122 122 122
 11:00 ގައި ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 122 122 122
 4 ވަނަ ފަހަރު ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 122 122 122
 20 ނޮވެމްބަރު 2011 ގައި ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 122 122 122
 11:00 ގައި ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 122 122 122
 4 ވަނަ ފަހަރު ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 122 122 122
 27 ނޮވެމްބަރު 2011 ގައި ޕްރޮޖެކްޓް ނަންބަރު 2011 122 122 122

29 ނޮވެމްބަރު 2011 122 122 122
 27 ނޮވެމްބަރު 2011 122 122 122



Head Office, 3rd floor, Sea Tracs Building, Boduthakurufaanu Magu, Male' 20251, Republic of Maldives
 Tel: 3330134, Fax: 3330115, SWIFT: MALBMVMV, Email: admin.department@bml.com.mv, Reg. no. C-22/1982

BML/PRA-BID/2011/123

අර්ථදැක්වීමේ කොටස

කුඩා ප්‍රමාණයේ සේවාවන් සැපයීමේ කොටසක් ලෙසින් සලකා බැලිය යුතුය.

- 02 Server Rack.
- 01 KVM Switch.
- 01 X418 Server Upgrade.
- 06 APC Basic Rack PDU.
- 01 Rack PDU Extender.
- 01 Firewall ASA5505

ඉටු කළ යුතු සේවාවන් සැපයීමේ කොටස

ප්‍රථමයෙන් 14 ජූලි 2011 දින 10:00 ට ප්‍රවේශය වනු ලබන අතර කුඩා ප්‍රමාණයේ සේවාවන් සැපයීමේ කොටසක් ලෙසින් සලකා බැලිය යුතුය. 4 වන සේවාව සැපයීමේ කොටසක් ලෙසින් සලකා බැලිය යුතුය. 20 ජූලි 2011 දින 10:00 ට ප්‍රවේශය වනු ලබන අතර කුඩා ප්‍රමාණයේ සේවාවන් සැපයීමේ කොටසක් ලෙසින් සලකා බැලිය යුතුය. 4 වන සේවාව සැපයීමේ කොටසක් ලෙසින් සලකා බැලිය යුතුය. කුඩා ප්‍රමාණයේ සේවාවන් සැපයීමේ කොටසක් ලෙසින් සලකා බැලිය යුතුය. 02 ජූලි 2011 දින 11:00 ට ප්‍රවේශය වනු ලබන අතර කුඩා ප්‍රමාණයේ සේවාවන් සැපයීමේ කොටසක් ලෙසින් සලකා බැලිය යුතුය. 11:00 ට ප්‍රවේශය වනු ලබන අතර කුඩා ප්‍රමාණයේ සේවාවන් සැපයීමේ කොටසක් ලෙසින් සලකා බැලිය යුතුය. 26 ජූලි 2011 දින 11:00 ට ප්‍රවේශය වනු ලබන අතර කුඩා ප්‍රමාණයේ සේවාවන් සැපයීමේ කොටසක් ලෙසින් සලකා බැලිය යුතුය. 27 ජූලි 2011 දින 11:00 ට ප්‍රවේශය වනු ලබන අතර කුඩා ප්‍රමාණයේ සේවාවන් සැපයීමේ කොටසක් ලෙසින් සලකා බැලිය යුතුය.

වෙබ් අඩවිය www.bankofmaldives.com.mv බලා බැලිය යුතුය.

29 ජූලි 1432
 27 ජූලි 2011

අර්ථදැක්වීමේ කොටසක් ලෙසින් සලකා බැලිය යුතුය. 24 ජූලි 2011 දින 11:00 ට ප්‍රවේශය වනු ලබන අතර කුඩා ප්‍රමාණයේ සේවාවන් සැපයීමේ කොටසක් ලෙසින් සලකා බැලිය යුතුය.

URH/2011/24

අර්ථදැක්වීම

අර්ථදැක්වීමේ කොටසක් ලෙසින් සලකා බැලිය යුතුය. 27 ජූලි 2011 දින 11:00 ට ප්‍රවේශය වනු ලබන අතර කුඩා ප්‍රමාණයේ සේවාවන් සැපයීමේ කොටසක් ලෙසින් සලකා බැලිය යුතුය.

අර්ථදැක්වීමේ කොටසක් ලෙසින් සලකා බැලිය යුතුය. 27 ජූලි 2011 දින 11:00 ට ප්‍රවේශය වනු ලබන අතර කුඩා ප්‍රමාණයේ සේවාවන් සැපයීමේ කොටසක් ලෙසින් සලකා බැලිය යුතුය. 17 ජූලි 2011 දින 2:00 ට ප්‍රවේශය වනු ලබන අතර කුඩා ප්‍රමාණයේ සේවාවන් සැපයීමේ කොටසක් ලෙසින් සලකා බැලිය යුතුය. 7656513 සේවාව සැපයීමේ කොටසක් ලෙසින් සලකා බැලිය යුතුය. 25 ජූලි 1432 දින 23 ජූලි 2011 දින 11:00 ට ප්‍රවේශය වනු ලබන අතර කුඩා ප්‍රමාණයේ සේවාවන් සැපයීමේ කොටසක් ලෙසින් සලකා බැලිය යුතුය.

අර්ථදැක්වීමේ කොටස

(IUL)142-E1/1/2011/77

අර්ථදැක්වීම

අර්ථදැක්වීමේ කොටසක් ලෙසින් සලකා බැලිය යුතුය. 30 ජූලි 2011 දින 11:00 ට ප්‍රවේශය වනු ලබන අතර කුඩා ප්‍රමාණයේ සේවාවන් සැපයීමේ කොටසක් ලෙසින් සලකා බැලිය යුතුය. 02 ජූලි 2011 දින 11:00 ට ප්‍රවේශය වනු ලබන අතර කුඩා ප්‍රමාණයේ සේවාවන් සැපයීමේ කොටසක් ලෙසින් සලකා බැලිය යුතුය. 26 ජූලි 2011 දින 11:00 ට ප්‍රවේශය වනු ලබන අතර කුඩා ප්‍රමාණයේ සේවාවන් සැපයීමේ කොටසක් ලෙසින් සලකා බැලිය යුතුය.

3315166 දුරකථන අංකය
 27 ජූලි 1432
 26 ජූලි 2011

STATE TRADING ORGANIZATION PLC

Male' Republic of Maldives

Ref No: 60-ADM/2011/226

Date: 27th October 2011

**TENDER NOTICE ISSUED BY STATE TRADING ORGANIZATION PLC FOR SUPPLY
AND DELIVERY OF WHEAT FLOUR**

Tenderers are hereby invited by State Trading Organization Plc. of the Republic of Maldives, for supply and delivery of Wheat Flour. The eligible Tenderers, are limited to those who have been supplying "the product" in the International market.

General Description

Title: Supply and Delivery Wheat Flour

Organization of execution: State Trading Organization Plc. of the Republic of Maldives

The Product to be tendered: Wheat Flour produced in the United States of America, the United Arab Emirates, Australia, Canada, Turkey, India, the Republic of Indonesia, Thailand, Malaysia, and the Republic of the Philippines, the Republic of Singapore, the Democratic Socialist Republic of Sri Lanka, European Countries and South American Countries.

Scope of Work: Wheat Flour (the Product) in Break Bulk or 20ft containers to the port of Male, the Republic of Maldives.

Shipment: The shipments of the Products shall be made in separate shipments. Each shipment shall be in accordance to a schedule set by the Purchaser. Total shipment quantity shall be 3000 Metric Tones

A complete set of bidding documents in English may be obtained upon payment of a non-refundable fee of US\$ 150.00 latest by **15th November 2011 at 1600hrs**. The method of payment shall be by cash, cashier's check or direct deposit to our US\$ account no. **7701-100471-001** SWIFT code: **MALBMVMV at the Main Branch of Bank of Maldives PLC.**

Questions and Replies: Questions shall be type-written in English and shall be submitted to the address specified below. Deadline for queries is 1300 hrs (Maldives Time) 17th November 2011 by e-mail. Replies to questions will be given to all those who bought the Tender Documents, not later than 20th November 2011 by e-mail.

Tender Opening: 27th November 2011 at 13:00hrs at the conference room of State Trading Organization PLC, Head Office Building in the presence of bidders or their authorized representatives who choose to attend.

STATE TRADING ORGANIZATION PLC.

Address: Boduthakurufaanu Magu, Maafannu, Male' 20345, Republic of Maldives

Telephone: +960 33 44 333 / +960 33 44 270

Facsimile: +960 33 44 336

Contact person: Mr. Hassan Sinaan

E-mail Address: contracting@stomaldives.net

For further information, please contact STO Plc. on the above address.

ජ්‍යෙෂ්ඨ මහලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ සිදුකරනු ලබන සියලුම කටයුතුන්හිදී සහභාගී වීමට ඉඩ ඇත.

පිටුව: 138/1/2011/65 (IUL)

අන්තර්-රාජ්‍ය මාර්ග සංරක්ෂණ කමිටුව

IFQ No: 012/098441-MAL

මාර්ග සංරක්ෂණ කමිටුවේ 17 වන සාමාන්‍ය රැස්වීමේදී, 2011 ජූලි 17 වන දින සවස 11:00 ට සාමාන්‍ය රැස්වීමක් සිදු කළේය. මෙහිදී මාර්ග සංරක්ෂණ කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගීත්වය සහතික කර ගන්නා ලදී.

මෙහිදී, මාර්ග සංරක්ෂණ කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගීත්වය සහතික කර ගන්නා ලදී. මාර්ග සංරක්ෂණ කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගීත්වය සහතික කර ගන්නා ලදී.

අංකය	විස්තරය
01	NGIS 01
02	NGIS 02
03	NGIS 03
04	NGIS 04
05	NGIS 05

මාර්ග සංරක්ෂණ කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගීත්වය සහතික කර ගන්නා ලදී.

මාර්ග සංරක්ෂණ කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගීත්වය සහතික කර ගන්නා ලදී.

2011 ජූලි 17 වන දින සවස 11:00 ට සාමාන්‍ය රැස්වීමක් සිදු කළේය. මෙහිදී මාර්ග සංරක්ෂණ කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගීත්වය සහතික කර ගන්නා ලදී.

මාර්ග සංරක්ෂණ කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගීත්වය සහතික කර ගන්නා ලදී.

මාර්ග සංරක්ෂණ කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගීත්වය සහතික කර ගන්නා ලදී.

මාර්ග සංරක්ෂණ කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගීත්වය සහතික කර ගන්නා ලදී.

27 වන පිටුව 2011

මාර්ග සංරක්ෂණ කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගීත්වය සහතික කර ගන්නා ලදී.

පිටුව: 14-A3/1/2011/55 (IUL)

මාර්ග සංරක්ෂණ කමිටුව

මාර්ග සංරක්ෂණ කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගීත්වය සහතික කර ගන්නා ලදී.

28 වන පිටුව 1432

26 වන පිටුව 2011

لارائو کرسر

سارو سوسر سوسر سوسر سوسر
 سوسر سوسر

سوسر سوسر: SCUL/2011/AD/151
 سوسر سوسر: 27 سوسر سوسر 2011

لارائو کرسر

سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر

سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر

سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر

سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر

- سوسر سوسر سوسر سوسر سوسر سوسر
- سوسر سوسر سوسر سوسر سوسر سوسر
- سوسر سوسر سوسر سوسر سوسر سوسر
- سوسر سوسر سوسر سوسر سوسر سوسر

سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر

سوسر سوسر: 9914290 سوسر سوسر: 6800004

سوسر سوسر: info@southcentralutilities.com

لارائو کرسر

سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر

سوسر سوسر: (IUL)13-J1/13/2011/237

لارائو کرسر

سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر

سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر

سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر

سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر

سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر
 سوسر سوسر سوسر سوسر سوسر سوسر

سوسر سوسر: 28 سوسر سوسر: 1432

سوسر سوسر: 26 سوسر سوسر: 2011

2011 27 11:00 13:00
 2011 27 11:00 13:00
 2011 27 11:00 13:00
 2011 27 11:00 13:00
 2011 27 11:00 13:00
 2011 27 11:00 13:00

3355105 3355175
 28 1432
 26 2011

2011 27 11:00 13:00
 2011 27 11:00 13:00
 2011 27 11:00 13:00
 2011 27 11:00 13:00
 2011 27 11:00 13:00
 2011 27 11:00 13:00

2011 27 11:00 13:00
 2011 27 11:00 13:00
 2011 27 11:00 13:00
 2011 27 11:00 13:00
 2011 27 11:00 13:00
 2011 27 11:00 13:00

Housing Development Corporation Limited

3rd Floor, HDC Building,

Hulhumalè, Maldives

Telephone: (960) 3353535

Facsimile: (960) 3358892

Website: www.hdc.com.mv

Email: estate@hdc.com.mv

Queries submitted after the given date, will not be accepted. And the information requested in late submissions will not be provided.

9. A pre-bid meeting to provide information for interested bidders will be held at 10:30 hrs on Tuesday, 15th November 2011 at the Conference Room of the Corporation's Head Office located in Hulhumale'. All interested bidders are welcome to attend this meeting.
10. Interested bidders can submit their bids to the respective counters set up for the purpose at the Exhibition Centre, Ground Floor, HDC Building, Hulhumale' on 27th November 2011 from 11:00 hrs till 13:00 hrs. Bids will not be accepted after 13:00 hrs on 27th November 2011.
11. Bids will be opened in the presence of bidders or their representatives who choose to attend the bid opening ceremony which will take place at 13:00 hrs on 27th November 2011 in the Exhibition Centre, Ground Floor, HDC Building, Hulhumale'.
12. Any addendums issued regarding changes to the bidding documents will be made available to all interested bidders who have purchased the bidding documents and will be uploaded in the Corporation's website.

Housing Development Corporation Limited

Hulhumalè, Maldives

IFB No: HDC(161)-EM/IFB/2011/1

Date: 27th October 2011

Invitation for Bids

The Housing Development Corporation Limited (hereinafter referred to as the "Corporation"), calls for bids for the lease of 7 plots from the industrial area of Hulhumale' for a lease period of 25 years. This invitation is open to individuals and companies.

1. The 7 plots placed on bid are;
 - 3 plots from Zone 1 (more than 10760 square feet)
 - 4 plots from Zone 4 (less than 10760 square feet)
2. Successful bidders shall develop the plots of land as per the development guidelines of the Corporation and as per other requirements outlined in the Bidding Documents. Proposed work by the successful bidder shall commence within 15 months from the date of signing of the lease agreement.
3. The area of the plots range from 4000 square feet to 27000 square feet.
4. Interested bidders must state the zone they wish to submit bids for. A bidder can submit only 1 bid for each zone and can be awarded only 1 plot per zone. Where bids are submitted in contravention to this, such bids shall be cancelled.
5. Compact discs (CD) containing a complete set of bidding documents will be available for purchase from the Corporation's Head Office located in Hulhumale' from 30th October 2011 till 24th November 2011. The sale price of a CD is MRF 200.00 (Two Hundred Maldivian Rufiyaa). Sample bidding documents will be available for download from the 'downloads' section of the Corporation's website (www.hdc.com.mv) from Thursday, 27th October 2011 onwards. Interested bidders need to purchase a bidding document in order to bid for the plots of land.
6. Purchase of the CD should be made under the name of the bidder. An individual can purchase CDs for any number of bidders. In case the actual bidder is unable to purchase the CD personally, the individual purchasing the CD in the bidder's name should be able to give all required information about the actual bidder.
If the individual, whose name under which the CD is purchased, wishes to transfer the bidding document to another person/company, he may do so by written request before the last date of sale of Bidding Documents. However, where such a change is recorded by the Corporation on such a request, the person/company whose name under which the CD was originally purchased shall lose the opportunity to submit bids and only the person to whom the document has been transferred to shall retain the right to submit the bid.
7. Once the purchase has been made the cost of the CD will not be reimbursed.
8. All information regarding preparation and submission of the bid can be found in the bidding documents contained in the CD. Interested bidders may obtain further information regarding the bidding and allocation process by submitting their queries in writing to the address given below before 13:30 hrs of 22nd November 2011. Interested bidders can also clarify about the work they propose to do on the plot during this period of time, where there is any doubt.

<p> 4. ڊاڪٽر جو رڪارڊ ۾ لاءِ لاءِ لاءِ 5. ڊاڪٽر جو رڪارڊ، جڏهن ته ڪو به ڊاڪٽر جي ڊاڪٽر جو رڪارڊ 6. ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ </p>	
<p> 30 آڪٽوبر 2011 وٽ 15:00 ۽ ڊاڪٽر جي ڊاڪٽر جو رڪارڊ (ڊاڪٽر، آڪٽوبر 2011) ڊاڪٽر جو رڪارڊ </p>	<p>ڊاڪٽر</p>
<p> 1. ڊاڪٽر جي ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ </p> <p> 2. ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ </p> <p> 3. ڊاڪٽر جي ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ </p> <p> 4. ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ ڊاڪٽر جو رڪارڊ </p>	<p>ڊاڪٽر جو رڪارڊ</p>

1. 2011 14:00

1. 2011 14:00
2. 2011 14:00
3. 2011 14:00
4. 2011 14:00
5. 2011 14:00

2011 14:00

www.highcourt.gov.mv

22 1432

20 2011

MBC-IU/BD/2011/19

MBC-IU/BD/2011/19

MBC-IU/BD/2011/19

2011 1432

2011 1432	2011 1432
01	2011 1432
1. 2011 1432	2011 1432
2. 2011 1432	2011 1432
3. 2011 1432	2011 1432

Northern Utilities Limited

JOB VACANCY

Ref: NUL/2011/129

Date: 26th October 2011

We are seeking for a dynamic, proactive, result oriented systematic thinker to be part of our Team.

Position: Manager Project Development

Department: Operation Department

Qualification / Requirements: Must possess a Bachelor's degree in Business Management or Project Management.

Work Experience:

- Minimum 3 years of work experience in relevant field.

Remuneration Package: Negotiable

Other benefits: Health Insurance and 40% of overtime, Travel and accommodation allowance (condition apply).

Interested candidates are requested to send their application along with CV, copy of ID card or passport copy, passport size photo, copies of accredited educational certificates and other supporting documents and a police report before 2nd November 2011.

Northern Utilities Limited

M.Petoonia 3rd floor

Majeedhee magu, Male'

Tel: 3306901, Fax: 3306904

Email: admin@nul.com.mv

ސ. ރަބްލަ ޕްރޮޖެކްޓް ޖެނެރެލް ޖޮބް
 ރަބްލަ ޕްރޮޖެކްޓް ޖެނެރެލް ޖޮބް

ސަރަޕްރިޔަޝަން: S2C-A/2011/18	ފޮޓޯ ޖެނެރެލް ޖޮބް ޖެނެރެލް ޖޮބް
ޖެނެރެލް ޖޮބް ޖެނެރެލް ޖޮބް 20 ޖެނެރެލް ޖޮބް 2011	
ޖެނެރެލް ޖޮބް ޖެނެރެލް ޖޮބް ޖެނެރެލް ޖޮބް (ޖެނެރެލް ޖޮބް)	ޖެނެރެލް ޖޮބް:
02	ޖެނެރެލް ޖޮބް ޖެނެރެލް ޖޮބް:
ޖެނެރެލް ޖޮބް ޖެނެރެލް ޖޮބް 1	ޖެނެރެލް ޖޮބް ޖެނެރެލް ޖޮބް:
1 ޖެނެރެލް ޖޮބް:	ޖެނެރެލް ޖޮބް:
3565-00 ޖެނެރެލް ޖޮބް	ޖެނެރެލް ޖޮބް:

<p>1500-00 ތަކުރިފަޔާ 35% ބަޔާލުކުރަންނިވަނީ ފަޔާލުކުރަންނިވަނީ 1500-00 ތަކުރިފަޔާ ގެ ތަކުރިފަޔާކުރަންނިވަނީ.</p>	<p>ނިވަންތަކުރިފަޔާ ފަޔާލުކުރަންނިވަނީ:</p>
<p>ފަޔާލުކުރަންނިވަނީ 2 ވަނަ ފަޔާލުކުރަންނިވަނީ 1500-00 ތަކުރިފަޔާ ގެ ތަކުރިފަޔާކުރަންނިވަނީ.</p>	<p>ފަޔާލުކުރަންނިވަނީ:</p>
<p>1500-00 ތަކުރިފަޔާ</p>	<p>ފަޔާލުކުރަންނިވަނީ:</p>
<p>(ފަޔާލުކުރަންނިވަނީ 1500-00 ތަކުރިފަޔާ) ފަޔާލުކުރަންނިވަނީ 1500-00 ތަކުރިފަޔާ ގެ ތަކުރިފަޔާކުރަންނިވަނީ. ފަޔާލުކުރަންނިވަނީ 1500-00 ތަކުރިފަޔާ ގެ ތަކުރިފަޔާކުރަންނިވަނީ. ފަޔާލުކުރަންނިވަނީ 1500-00 ތަކުރިފަޔާ ގެ ތަކުރިފަޔާކުރަންނިވަނީ. ފަޔާލުކުރަންނިވަނީ 1500-00 ތަކުރިފަޔާ ގެ ތަކުރިފަޔާކުރަންނިވަނީ. ފަޔާލުކުރަންނިވަނީ 1500-00 ތަކުރިފަޔާ ގެ ތަކުރިފަޔާކުރަންނިވަނީ.</p>	<p>ފަޔާލުކުރަންނިވަނީ: ފަޔާލުކުރަންނިވަނީ:</p>
<p>30 16:00 2011 1500-00 ތަކުރިފަޔާ</p>	<p>16:00 2011 1500-00 ތަކުރިފަޔާ</p>
<p>6885571 6885570 s-hithadhoo@judiciary.gov.mv</p>	<p>6885571 6885570</p>

ފަޔާލުކުރަންނިވަނީ 1500-00 ތަކުރިފަޔާ ގެ ތަކުރިފަޔާކުރަންނިވަނީ.

223/1/2011/86 (IUL)

ފަޔާލުކުރަންނިވަނީ

223/2011/66 (IUL) 1500-00 ތަކުރިފަޔާ ގެ ތަކުރިފަޔާކުރަންނިވަނީ.

<p>1</p>	<p>1500-00 ތަކުރިފަޔާ ގެ ތަކުރިފަޔާކުރަންނިވަނީ.</p>
<p>1500-00 ތަކުރިފަޔާ ގެ ތަކުރިފަޔާކުރަންނިވަނީ.</p>	<p>1500-00 ތަކުރިފަޔާ ގެ ތަކުރިފަޔާކުރަންނިވަނީ.</p>
<p>1500-00 ތަކުރިފަޔާ ގެ ތަކުރިފަޔާކުރަންނިވަނީ.</p>	<p>1500-00 ތަކުރިފަޔާ ގެ ތަކުރިފަޔާކުރަންނިވަނީ.</p>

<p>31 ޖޯޔަބު 2011 ވަނަ ދަވަދު 15:00 ގައި ނުލުމުގެ ސަބަބުން ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި</p>	<p>ސަލާމް ފޮނުވާ ގޮތުގައި</p>
<p>www.health.gov.mv ފެންނަ ނިންމުން ދެއްވާ ގޮތުގައި ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި</p>	<p>3014439 ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި</p>

ސަލާމް ފޮނުވާ ގޮތުގައި

ސަލާމް ފޮނުވާ ގޮތުގައި: NUL/2011/128

ސަލާމް ފޮނުވާ ގޮތުގައި

ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި

މަސަލާ: ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި

01 ނުލެވޭ ނިންމުން

މަސަލާ ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި

ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި

3500/- ނުލެވޭ ނިންމުން

ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި

މަސަލާ ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި ނުލެވޭ ނިންމުން ދެއްވާ ގޮތުގައި

hr@nul-com-mv ނުލެވޭ ނިންމުން admin@nul-com-mv ނުލެވޭ ނިންމުން

28 ދަވަދު 1432

26 ޖޯޔަބު 2011

سہ ماہی: (IUL)23-ES/1/2011/280

ادوات

دیسرے صفحات پر آئیے اس وقت کو دیکھیں اور اس وقت کو دیکھیں۔
دعا، حروف، کلمات۔

دیکھیں:

01

3100/-

08

دیسرے صفحات پر آئیے اس وقت کو دیکھیں اور اس وقت کو دیکھیں۔

سہ ماہی:

1. اور اس وقت کو دیکھیں اور اس وقت کو دیکھیں۔

2. اور اس وقت کو دیکھیں اور اس وقت کو دیکھیں۔

3. اور اس وقت کو دیکھیں اور اس وقت کو دیکھیں۔

دیسرے صفحات پر آئیے اس وقت کو دیکھیں اور اس وقت کو دیکھیں۔

دیسرے صفحات پر آئیے اس وقت کو دیکھیں اور اس وقت کو دیکھیں۔

1. اور اس وقت کو دیکھیں اور اس وقت کو دیکھیں۔

2. اور اس وقت کو دیکھیں اور اس وقت کو دیکھیں۔

3. اور اس وقت کو دیکھیں اور اس وقت کو دیکھیں۔

4. اور اس وقت کو دیکھیں اور اس وقت کو دیکھیں۔

5. اور اس وقت کو دیکھیں اور اس وقت کو دیکھیں۔

6. اور اس وقت کو دیکھیں اور اس وقت کو دیکھیں۔

1 اور اس وقت کو دیکھیں اور اس وقت کو دیکھیں۔

دیسرے صفحات پر آئیے اس وقت کو دیکھیں اور اس وقت کو دیکھیں۔

دیسرے صفحات پر آئیے اس وقت کو دیکھیں اور اس وقت کو دیکھیں۔

دیسرے صفحات پر آئیے اس وقت کو دیکھیں اور اس وقت کو دیکھیں۔

دیسرے صفحات پر آئیے اس وقت کو دیکھیں اور اس وقت کو دیکھیں۔

20 فروری 1432

23 مارچ 2011



Job Reference: MLE/023/2011

JOB VACANCY

October 27, 2011

“Excellent opportunity to be part of a dynamic and highly professional financial services team in your National Bank”

Bank of Maldives PLC is seeking a candidate to recruit into the following role:

Manager

(Bank of Maldives – Marketing Department)

As a senior member of the Bank, this role will be responsible for coordinating and managing all activity related to the management of the Bank’s affluent market segment.

The Manager, Marketing will work closely with executives to develop and execute the marketing plan and will be responsible for managing various marketing and promotional activities, as well as formulating the overall Bank’s marketing strategy and policy.

Duties and Responsibilities:

- Study market developments and customer requirements, commissioning market research as necessary, and find technological and product solutions to satisfy changing customer needs
- Contribute to the Bank’s annual business planning process from a marketing perspective by :
 - Identifying the product/service development direction and;
 - Ensuring high quality and timely input of customer and revenue forecasts for all relevant products
- Produce Bank’s annual marketing plan which:
 - Incorporates the individual product marketing strategies and plans
 - Ensures the optimum positioning and lifecycle management of the various products
 - Maximizes opportunities for cross selling of existing products, or new products.
- Develop the professionalism and capabilities of the Marketing Department and the Product Management team by:
 - Managing the overall product development and implementation plans for delivery on target and within budget
 - Providing timely, realistic and expert advice to Product Managers to enable them to make sound decisions regarding the development and management of their products
 - Facilitating the resources necessary to maximize the effectiveness of the Product Managers to implement the agreed product marketing plans
- Play a leadership role in all activities relating to product development with other departments of the Bank for the most effective and profitable introduction and marketing of new products.
- Manage the relationship with suppliers and partners to ensure that the bank’s objectives are achieved.

Requirements

- MBA in Marketing and/or Management highly desired
- 2+ years of product marketing experience is preferred but not essential
- In-depth understanding of financial products/services will be an added advantage
- Robust analytical, financial analysis and financial modelling skills
- Demonstrated ability to effectively communicate with senior leadership
- Detail oriented, self-starter, energetic, well organized with a sense of urgency and execution
- Strong skills in business strategy and strong quantitative skills
- Strong presentation skills
- Ability to manage cross-functionally and across an organization
- Excellent communication and interpersonal skills
- Ability to lead a team in a fast paced, deadline driven environment

Please send an electronic copy of your CV along with a copy of National Identification Card to:

E-mail: human_resources@bml.com.mv

Please note only short listed candidates will be called for an interview.

DEADLINE: November 02, 2011

מכתב מס': 178-H/IL/2011/16

החלטות

במסגרת החלטות מס' 178-H/IL/2011/14, הוחלט כי יוקצו 3 מיליון שקלים לפרוייקט "מחקר על השפעת התרופות על מערכת העיניים".

ד"ר: 3 (מיליון שקלים)

החלטות מס': מכתב מס' 178-H/IL/2011/14 / חשבונית מס' 178-H/IL/2011/14

פיקוד על התקציב

מס': 178-H/IL/2011/16

מכתב מס' 178-H/IL/2011/16

מס' התקציב: 01

הכנסה: 7,035.00

הוצאה: 2,000.00 (מיליון שקלים)

החלטות מס' 178-H/IL/2011/14 / חשבונית מס' 178-H/IL/2011/14

מכתב מס' 178-H/IL/2011/16

ד"ר: מכתב מס' 178-H/IL/2011/16

ד"ר מס' 178-H/IL/2011/16

1. ד"ר: 3 מיליון שקלים לפרוייקט "מחקר על השפעת התרופות על מערכת העיניים".

החלטות מס' 178-H/IL/2011/14 / חשבונית מס' 178-H/IL/2011/14

2. ד"ר: 3 מיליון שקלים לפרוייקט "מחקר על השפעת התרופות על מערכת העיניים".

החלטות מס' 178-H/IL/2011/14 / חשבונית מס' 178-H/IL/2011/14

3. ד"ר: 3 מיליון שקלים לפרוייקט "מחקר על השפעת התרופות על מערכת העיניים".

החלטות מס' 178-H/IL/2011/14 / חשבונית מס' 178-H/IL/2011/14

4. ד"ר: 3 מיליון שקלים לפרוייקט "מחקר על השפעת התרופות על מערכת העיניים".

החלטות מס' 178-H/IL/2011/14 / חשבונית מס' 178-H/IL/2011/14

سروکاروں کے لئے

جوڈیسیل جج کے دفتر (پشاور)

جج صاحب محترم کے سامنے عرض ہے کہ ذیل کے سرکاری نوکریوں کے لئے درخواستیں جمع کروائی گئی ہیں۔
3345131 سروکاروں کے لئے۔
3344093 سروکاروں کے لئے۔

2. جج صاحب محترم کے سامنے پیش کی گئی درخواستیں (پشاور) کے لئے جمع کروائی گئی ہیں۔
3. جج صاحب محترم کے سامنے پیش کی گئی درخواستیں (پشاور) کے لئے جمع کروائی گئی ہیں۔

محکمہ سروسز کے لئے درخواستیں جمع کروائی گئی ہیں۔
جج صاحب محترم کے سامنے

سروکاروں کے لئے: (IUL) 164/1/2011/66

پیش کردہ نوکریوں کے لئے درخواستیں جمع کروائی گئی ہیں

02 (پشاور) کے لئے

06 (پشاور) کے لئے (پشاور کے لئے درخواستیں جمع کروائی گئی ہیں)

پشاور کے لئے: 08:00 سے 04:00 (پشاور کے لئے درخواستیں جمع کروائی گئی ہیں)
06:00 (پشاور کے لئے درخواستیں جمع کروائی گئی ہیں)

12,000/- سے 15,000/- تک

1. پشاور کے لئے درخواستیں جمع کروائی گئی ہیں (LAMP, REDHAT, UBUNTU) کے لئے درخواستیں جمع کروائی گئی ہیں۔

2. PHP, MYSQL کے لئے درخواستیں جمع کروائی گئی ہیں (HTML, CSS, JAVASCRIPT, JOOMLA) کے لئے درخواستیں جمع کروائی گئی ہیں۔

3. انٹرنیٹ کے لئے درخواستیں جمع کروائی گئی ہیں۔

4. پشاور کے لئے درخواستیں جمع کروائی گئی ہیں۔

5. پشاور کے لئے درخواستیں جمع کروائی گئی ہیں۔

پشاور کے لئے درخواستیں جمع کروائی گئی ہیں۔

6. پشاور کے لئے درخواستیں جمع کروائی گئی ہیں۔

پشاور کے لئے درخواستیں جمع کروائی گئی ہیں۔

7. پشاور کے لئے درخواستیں جمع کروائی گئی ہیں۔

8. پشاور کے لئے درخواستیں جمع کروائی گئی ہیں۔

پشاور کے لئے درخواستیں جمع کروائی گئی ہیں۔

9. پشاور کے لئے درخواستیں جمع کروائی گئی ہیں۔

1. انٹرنیٹ کے لئے درخواستیں جمع کروائی گئی ہیں۔

2. پشاور کے لئے درخواستیں جمع کروائی گئی ہیں۔

پشاور کے لئے درخواستیں جمع کروائی گئی ہیں۔

<p>03</p>	<p>03</p>
<p>03</p>	<p>03</p>
<p>03</p>	<p>03</p>
<p>03</p>	<p>03</p>
<p>03</p>	<p>03</p>
<p>03</p>	<p>03</p>
<p>03</p>	<p>03</p>
<p>03</p>	<p>03</p>
<p>03</p>	<p>03</p>

د څېړنيزو دودونو او د څېړنيزو دودونو د لاندې د سرچينو په کارولو سره
 د څېړنيزو دودونو د لاندې د سرچينو په کارولو سره
 د څېړنيزو دودونو د لاندې د سرچينو په کارولو سره.

سرچينو نوم: 198-A/2011/105	پوښتنيزه دودونه	
نوم: 27 د څېړنيزو دودونو 2011		
نوم: 1	سرچينو نوم: 1	د څېړنيزو دودونو نوم: 1
د څېړنيزو دودونو نوم: 1		د څېړنيزو دودونو نوم: 1
د څېړنيزو دودونو نوم: 1		د څېړنيزو دودونو نوم: 1
د څېړنيزو دودونو نوم: 1		د څېړنيزو دودونو نوم: 1
د څېړنيزو دودونو نوم: 1		د څېړنيزو دودونو نوم: 1
د څېړنيزو دودونو نوم: 1		د څېړنيزو دودونو نوم: 1
<p>1. د څېړنيزو دودونو نوم: 1</p> <p>2. د څېړنيزو دودونو نوم: 1</p> <p>MS 4</p> <p>HTML , CSS, Javascript, ASP-NET C #</p> <p>MySQL</p> <p>MSSQL Server</p> <p>2</p>		<p>د څېړنيزو دودونو نوم: 1</p>
<p>د څېړنيزو دودونو نوم: 1</p> <p>د څېړنيزو دودونو نوم: 1</p> <p>د څېړنيزو دودونو نوم: 1</p>		<p>د څېړنيزو دودونو نوم: 1</p>

دَرَجَتِ ۱	۳ سَوِيَرَسِمِ نَدَوِيَرَجِ مِ جَمِيَرِي مَرَكَزِ مَسْرَعَا: نَدَوِيَرَجِ 3
دَرَجَتِ مَرَكَزِ مَسْرَعَا	دَرَجَتِ مَرَكَزِ مَسْرَعَا
7,035/- مَرَكَزِ	12,552/50 مَرَكَزِ
2000/- مَرَكَزِ 50% مَرَكَزِ مَسْرَعَا مَرَكَزِ مَسْرَعَا	مَرَكَزِ مَسْرَعَا مَرَكَزِ مَسْرَعَا
1- دَرَجَتِ مَرَكَزِ مَسْرَعَا / مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا 2- مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا MS2 مَسْرَعَا مَسْرَعَا 3 مَسْرَعَا مَسْرَعَا HTML , CSS, Javascript, ASP-NET C # مَسْرَعَا مَسْرَعَا MySQL Server مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا	مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا
مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا	مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا
1- مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا 2- مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا 3- مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا 4- مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا	مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا مَسْرَعَا

<p>دسټويز: 7035/-</p>	
<p>سٽوڊنٽ اٽوڊنٽس: 2000/-</p>	
<p>ٽيڪس ٽيڪسٽ بڪس: 35% دسٽويز</p>	
<p>ڪوچنگ ڪيمپ:</p> <ul style="list-style-type: none"> - دنگڙي ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ ٽيڪسٽ بڪس ڪوچنگ ڪيمپ، دنگڙي ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ ۽ ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ. - دنگڙي ڪوچنگ ڪيمپ ڏانهن ڏسڻ ٽيڪسٽ بڪس ڪوچنگ ڪيمپ، دنگڙي ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ ۽ ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ. <p>دنگڙي ڪوچنگ ڪيمپ:</p> <ul style="list-style-type: none"> - ڪوچنگ ڪيمپ ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ ۽ ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ. - ڪوچنگ ڪيمپ ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ ۽ ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ. - ڪوچنگ ڪيمپ ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ ۽ ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ. - ڪوچنگ ڪيمپ ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ ۽ ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ. 	
<p>ڪوچنگ ڪيمپ: 01</p>	<p>دنگڙي ڪوچنگ ڪيمپ</p>
<p>دسٽويز: 5610/-</p>	
<p>سٽوڊنٽ اٽوڊنٽس: 2000/-</p>	
<p>ٽيڪس ٽيڪسٽ بڪس: 35% دسٽويز</p>	
<p>ڪوچنگ ڪيمپ:</p> <ul style="list-style-type: none"> - دنگڙي ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ ٽيڪسٽ بڪس ڪوچنگ ڪيمپ، دنگڙي ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ ۽ ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ. - دنگڙي ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ ٽيڪسٽ بڪس ڪوچنگ ڪيمپ، دنگڙي ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ ۽ ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ. - دنگڙي ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ ٽيڪسٽ بڪس ڪوچنگ ڪيمپ، دنگڙي ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ ۽ ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ. <p>دنگڙي ڪوچنگ ڪيمپ:</p> <ul style="list-style-type: none"> - ڪوچنگ ڪيمپ ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ ۽ ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ. - ڪوچنگ ڪيمپ ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ ۽ ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ. - ڪوچنگ ڪيمپ ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ ۽ ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ. - ڪوچنگ ڪيمپ ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ ۽ ڪوچنگ ڪيمپ ڏانهن ڏي ڏسڻ. 	

<ul style="list-style-type: none"> • روهځو لاسوهنې او د ځواکمنۍ د لاسوهنې لاسوهنې د ولسي جرگې له خوا ترسره کېږي. • ترسره کېدونکي ځواکمنۍ د ولسي جرگې له خوا ترسره کېږي او د ولسي جرگې له خوا ترسره کېږي. • ولسي جرگې د ولسي جرگې له خوا ترسره کېږي او د ولسي جرگې له خوا ترسره کېږي. • ولسي جرگې د ولسي جرگې له خوا ترسره کېږي او د ولسي جرگې له خوا ترسره کېږي. • ولسي جرگې د ولسي جرگې له خوا ترسره کېږي او د ولسي جرگې له خوا ترسره کېږي. • ولسي جرگې د ولسي جرگې له خوا ترسره کېږي او د ولسي جرگې له خوا ترسره کېږي. • ولسي جرگې د ولسي جرگې له خوا ترسره کېږي او د ولسي جرگې له خوا ترسره کېږي. 	<p>د ځواکمنۍ لاسوهنې:</p>
<p>31 د مې 2011 و رڼه د ځواکمنۍ د ولسي جرگې له خوا ترسره کېږي او د ولسي جرگې له خوا ترسره کېږي.</p>	<p>د ولسي جرگې له خوا ترسره کېږي:</p>
<p>د ولسي جرگې له خوا ترسره کېږي او د ولسي جرگې له خوا ترسره کېږي.</p>	<p>د ولسي جرگې له خوا ترسره کېږي:</p>
<p>1. د ولسي جرگې له خوا ترسره کېږي او د ولسي جرگې له خوا ترسره کېږي. 2. د ولسي جرگې له خوا ترسره کېږي او د ولسي جرگې له خوا ترسره کېږي. 3. د ولسي جرگې له خوا ترسره کېږي او د ولسي جرگې له خوا ترسره کېږي.</p>	<p>د ولسي جرگې له خوا ترسره کېږي:</p>

<p>مخبري: MNU- HR/2011/365</p>	<p>د ولسي جرگې له خوا ترسره کېږي</p>
<p>27 د مې 2011</p>	
<p>د ولسي جرگې له خوا ترسره کېږي</p>	
<p>د ولسي جرگې له خوا ترسره کېږي</p>	<p>د ولسي جرگې له خوا ترسره کېږي:</p>
<p>1</p>	<p>د ولسي جرگې له خوا ترسره کېږي:</p>
<p>د ولسي جرگې له خوا ترسره کېږي او د ولسي جرگې له خوا ترسره کېږي.</p>	<p>د ولسي جرگې له خوا ترسره کېږي:</p>
<p>1</p>	<p>د ولسي جرگې له خوا ترسره کېږي:</p>
<p>3,100/-</p>	<p>د ولسي جرگې له خوا ترسره کېږي:</p>

<p>سکروٹہ رٹورننگ:</p>	<p>1,000/- مہینہ</p>
<p>فوج فراہم کرنے والے کو:</p>	<p>رہنہ ڈیپازٹ</p>
<p>سکروٹہ رٹورننگ:</p>	<p>01</p>
<p>سکروٹہ:</p>	<p>1. فوج فراہم کرنے والے، ڈیپازٹ ڈسپانچنگ اور/یا ڈیپازٹنگ ایجنسیوں کے ذریعے، 2. ڈیپازٹ ڈسپانچنگ اور/یا ڈیپازٹنگ ایجنسیوں کے ذریعے، اس کے تحت 1 مہینہ سکروٹہ فراہم کرنے کے لیے مقرر کیا گیا ہے۔ ڈیپازٹنگ ایجنسی 3 مہینہ سکروٹہ فراہم کرنے کے لیے مقرر ہے، سکروٹہ ڈسپانچنگ ایجنسی کے ذریعے ڈسپانچنگ اور/یا ڈسپانچنگ کے ذریعے فراہم کیا جائے گا۔</p>
<p>ڈیپازٹنگ ایجنسیوں کو:</p>	<ul style="list-style-type: none"> • ڈیپازٹنگ ایجنسیوں کے ذریعے فراہم کیا جائے گا، اس کے تحت ایجنسیوں کو سکروٹہ فراہم کرنے کے لیے • ڈیپازٹنگ ایجنسیوں کے ذریعے فراہم کیا جائے گا، اس کے تحت ایجنسیوں کو سکروٹہ فراہم کرنے کے لیے • ایجنسیوں کے ذریعے فراہم کیا جائے گا، اس کے تحت ایجنسیوں کو سکروٹہ فراہم کرنے کے لیے • ایجنسیوں کے ذریعے فراہم کیا جائے گا، اس کے تحت ایجنسیوں کو سکروٹہ فراہم کرنے کے لیے • ایجنسیوں کے ذریعے فراہم کیا جائے گا، اس کے تحت ایجنسیوں کو سکروٹہ فراہم کرنے کے لیے • ایجنسیوں کے ذریعے فراہم کیا جائے گا، اس کے تحت ایجنسیوں کو سکروٹہ فراہم کرنے کے لیے
<p>سکروٹہ فراہم کرنے والے کو:</p>	<p>31 اگست 2011ء کو 12:00 بجے ڈسپانچنگ اور/یا ڈسپانچنگ ایجنسیوں کے ذریعے فراہم کیا جائے گا۔</p>
<p>ڈیپازٹنگ ایجنسیوں کو:</p>	<p>ڈیپازٹنگ ایجنسیوں کے ذریعے فراہم کیا جائے گا، اس کے تحت ایجنسیوں کو سکروٹہ فراہم کرنے کے لیے</p>
<p>ڈیپازٹنگ ایجنسیوں کو:</p>	<p>1. ایجنسیوں کے ذریعے فراہم کیا جائے گا، اس کے تحت ایجنسیوں کو سکروٹہ فراہم کرنے کے لیے 2. ایجنسیوں کے ذریعے فراہم کیا جائے گا، اس کے تحت ایجنسیوں کو سکروٹہ فراہم کرنے کے لیے 3. فوج فراہم کرنے والے کو سکروٹہ فراہم کرنے کے لیے (ڈیپازٹنگ ایجنسیوں کے ذریعے)</p>
<p>ڈیپازٹنگ ایجنسیوں کو:</p>	<p>ڈیپازٹنگ ایجنسیوں کے ذریعے فراہم کیا جائے گا، اس کے تحت ایجنسیوں کو سکروٹہ فراہم کرنے کے لیے</p>

Advertisement	No: MNU-HR/2011/362
	27 th October 2011
<u>JOB OPPORTUNITY</u>	
An exciting opportunity for a dynamic, dedicated and result oriented individual to work in our organization	
Post:	Lecturer
Classification:	Director
Job Rank:	EX1
No. of Vacancy:	03
Field	Shari'ah , Law
Work Setting:	The Maldives National University / Faculty of Shari'ah and Law
Educational Back Ground:	Master Degree (Level 9) and Bachelors Degree (Level 7) in related field.
	Master Degree (Level 9) in related field plus 10 years experience in related field.
Remuneration and other employment benefits:	Basic Salary: MRF 8,835/-
	Service Allowance: MRF 3,500/-
	Overtime pay: As per Civil Service Commission regulation
	Food Allowance: MRF 1,800/-(Non-Residents only (Foreigners))
	If accommodation is not provided: MRF 1,500/- (Non-Residents only (Foreigners))
Responsibilities:	To prepare and conduct lectures according to the course syllabus and scheme of work
	To mark and grade all course work assignment and examination papers.
	To prepare feed back to management on the course proceedings at the end of semester.
	To monitor the performance and progress of each student.
	To provide feedback to management about the continual improvement of the class Performance.
Note: This Post is open for both the Maldivian and Foreign Lecturers	
Application closing time: 17 th November 2011 before 12:00 pm	
Interested candidates please sent the applications along with accredited copies of your qualification, copy of ID and CV to The Maldives National University, Central Administration, Raiydhebai Hingun, Male'	
For more information please contact 3345409	

د څېړنې نوم

سر شمېره: 88-AS/IU/2011/51
 مېرته: 26 د مارچ کال 2011
 وېجيزې ژورنالېسټيک

ژورنالېسټيک نوم	د پسرنيو څېړنې نوم	د پسرنيو څېړنې نوم	د پسرنيو څېړنې نوم
د څېړنې نوم:	د څېړنې نوم:	د څېړنې نوم:	د څېړنې نوم:
د څېړنې نوم:	د څېړنې نوم:	د څېړنې نوم:	د څېړنې نوم:
د څېړنې نوم:	د څېړنې نوم:	د څېړنې نوم:	د څېړنې نوم:

<p>د څېړنې نوم: د څېړنې نوم: د څېړنې نوم: د څېړنې نوم:</p> <p>1. د څېړنې نوم: د څېړنې نوم: د څېړنې نوم: د څېړنې نوم:</p> <p>2. د څېړنې نوم: د څېړنې نوم: د څېړنې نوم: د څېړنې نوم:</p> <p>i. د څېړنې نوم: د څېړنې نوم: د څېړنې نوم: د څېړنې نوم:</p> <p>ii. د څېړنې نوم: د څېړنې نوم: د څېړنې نوم: د څېړنې نوم:</p> <p>iii. د څېړنې نوم: د څېړنې نوم: د څېړنې نوم: د څېړنې نوم:</p> <p>3. د څېړنې نوم: د څېړنې نوم: د څېړنې نوم: د څېړنې نوم:</p> <p>4. د څېړنې نوم: د څېړنې نوم: د څېړنې نوم: د څېړنې نوم:</p>	<p>د څېړنې نوم: د څېړنې نوم: د څېړنې نوم: د څېړنې نوم:</p> <p>1. د څېړنې نوم: د څېړنې نوم: د څېړنې نوم: د څېړنې نوم:</p> <p>2. د څېړنې نوم: د څېړنې نوم: د څېړنې نوم: د څېړنې نوم:</p> <p>3. د څېړنې نوم: د څېړنې نوم: د څېړنې نوم: د څېړنې نوم:</p>
---	--

דעם 30סטן טאג

טאג דעם 30סטן טאג דעם 2011 יאר
ד'טו, תשרי תשס"א

ס'טעם: BAM/IUL/2011/30

דער 38סטער

38 וואך דעם 2011 יאר

דער 38סטער וואך דעם 2011 יאר וועט זיך אָנפֿאַנגן דעם 30סטן יולי 2011 און עס וועט אָנפֿאַנגן דעם 27סטן אויגוסט 2011. דער 38סטער וואך וועט זיך אָנפֿאַנגן דעם 30סטן יולי 2011 און עס וועט אָנפֿאַנגן דעם 27סטן אויגוסט 2011. דער 38סטער וואך וועט זיך אָנפֿאַנגן דעם 30סטן יולי 2011 און עס וועט אָנפֿאַנגן דעם 27סטן אויגוסט 2011.

21 יולי 2011

ס'טעם

ס'טעם דעם 26סטן יולי 2011 יאר
ד'טו, תשרי תשס"א

ס'טעם: 60-ADM/2011/225

דער 26סטער

26 יולי 2011 יאר

דער 26סטער יולי 2011 יאר וועט זיך אָנפֿאַנגן דעם 26סטן יולי 2011 און עס וועט אָנפֿאַנגן דעם 26סטן יולי 2011. דער 26סטער יולי 2011 יאר וועט זיך אָנפֿאַנגן דעם 26סטן יולי 2011 און עס וועט אָנפֿאַנגן דעם 26סטן יולי 2011.

26 יולי 2011

سرسره شم: (IUL)213-MC/1/2011/1080

دروس

همچنانچه در سراسر دوره نامبر در دوره های نامبر در دوره های نامبر در 2012 دوره های نامبر
 سبب طرح نامبر در دوره های نامبر در دوره های نامبر در دوره های نامبر.

نوع دوره	ساعت	دوره	نام دوره
دوره های نامبر	16	18 دوره	دوره های نامبر در دوره های نامبر
دوره های نامبر	16	18 دوره	دوره های نامبر در دوره های نامبر
دوره های نامبر	16	18 دوره	دوره های نامبر در دوره های نامبر
دوره های نامبر	16	18 دوره	دوره های نامبر در دوره های نامبر
دوره های نامبر	16	18 دوره	دوره های نامبر در دوره های نامبر
دوره های نامبر	16	18 دوره	دوره های نامبر در دوره های نامبر
دوره های نامبر	18	18 دوره	دوره های نامبر در دوره های نامبر
دوره های نامبر	16	18 دوره	دوره های نامبر در دوره های نامبر
دوره های نامبر	18	18 دوره	دوره های نامبر در دوره های نامبر
دوره های نامبر	16	18 دوره	دوره های نامبر در دوره های نامبر
دوره های نامبر	32	18 دوره	دوره های نامبر در دوره های نامبر

دواء قوی و غیر قوی
 دوسری قسم کے دوائی
 دوا، صرفاً

سرٹیفکیشن: 182-MTG /2011/49

دوائی

سرٹیفکیشن کے لئے

دوائی کے لئے سرٹیفکیشن کے لئے
 سرٹیفکیشن کے لئے سرٹیفکیشن کے لئے
 سرٹیفکیشن کے لئے سرٹیفکیشن کے لئے
 سرٹیفکیشن کے لئے سرٹیفکیشن کے لئے
 سرٹیفکیشن کے لئے سرٹیفکیشن کے لئے

Company name	Generic name	Registration status	schedule	Product name	Dosage form	strength
GSK Pakistan	DM + Triprolidine HCl Pseudoephedrine		POM	Actifed DM	Oral Liquid	DM 10mg + Triprolidine HCl 1.25mg, Pseudoephedrine 30mg
GSK Pakistan	Dextromethasone		POM	Actifed DM	Tablet	Dextromethorphan based
GSK SriLanka	Triprolidine HCl + Pseudoephedrine		POM	Actifed	Oral Liquid	Triprolidine HCl 1.25mg, Pseudoephedrine 30mg
GSK	Pseudoephedrine, Triprolidine		POM	Actifed	Tablet	pseudoephedrine, triprolidine
Glaxo Wellcome various manufacturers	Pseudoephedrine + guaiphenesin		POM	Sudafed	Oral Liquid	pseudoephedrine, guaiphenesin
GSK SriLanka	DM + Triprolidine HCl +, Pseudoephedrine		POM	Actifed DM	Oral Liquid	DM 10mg + Triprolidine HCl 1.25mg, Pseudoephedrine 30mg
GSK SriLanka	Triprolidine HCl +Pseudoephedrine + Guaiphenesin		POM	Actifed Expectorant	Oral Liquid	Triprolidine HCl 1.25mg, Pseudoephedrine 30mg, Guaiphenesin 100mg
Glenmark India	DM + Triprolidine HCl +Pseudoephedrine	r	POM	Ascoril D	Oral Liquid	DM 10mg + Triprolidine HCl 1.25mg, Pseudoephedrine 30mg
Glenmark India	DM ,Triprolidine HCL ,Pseudophedrine	r	POM	Ascodex	Cough Syrup	DM 10 mg BP,Triprolidine HCL 1.25 mg,Pseudophedrine 30 mg BP
Various Manufactures	METHYLERGOMETRINE		Restricted and Hospital use only	METHYLERG OMETRINE	Injection	0.2 mg/ml
Various Manufacturers	METHYLERGOMETRINE		Restricted and Hospital use only	METHYLERG OMETRINE	Injection	0.2mg/ml
GSK Pakistan	Ergotamine, cyclizine , Caffeine		POM	Migril	Tablet	Ergotamine 2mg, cyclizine 50mg, Caffeine 100mg
Various manufacturers	EPHEDRINE		Restricted and Hospital use only	Ephedrine	Injection	30mg
Astron Ltd Sri Lanka	Ephedrine , Na citrate + Clorpheniramine+DM	r	POM	Corex D	Oral Liquid	ephedrine 5mg, Na citrate 187.5 ,Clorpheniramine 4mg,DM 15mg, Menthol 0.1mg/5ml

3014316 سرٹیفکیشن کے لئے

01 فروری 1432

29 ستمبر 2011

05 1432 03
 2011 06 08
 2011 06 08

182-MTG/2011/48

05 1432 03

05 1432 03
 2011 06 08
 2011 06 08

05 1432 03
 2011 06 08
 2011 06 08

05 1432 03
 2011 06 08
 2011 06 08

182-MTG/2011/44

05 1432 03
 2011 06 08
 2011 06 08

05 1432 03
 2011 06 08
 2011 06 08

05 1432 03
 2011 06 08
 2011 06 08

182-MTG/2011/44

05 1432 03

05 1432 03
 2011 06 08
 2011 06 08

05 1432 03
 2011 06 08
 2011 06 08

Գործարարական: (A)CB-2011/182

Գործարարական

19. 2011 թվականի մարտի 19-ին հանձնված 19

19. 2011 թվականի մարտի 19-ին հանձնված 19

19. 2011 թվականի մարտի 19-ին հանձնված 19

Նախնական գործարարական	Գործարարական	Գործարարական	Նախնական գործարարական
Գործարարական	Գործարարական	Գործարարական	1
Գործարարական	Գործարարական	Գործարարական	2

22 ֆուտբոլային 1432

20 1900 թվականի

Գործարարական: (A)CB-2011/183

Գործարարական

19. 2011 թվականի մարտի 19-ին հանձնված 19

19. 2011 թվականի մարտի 19-ին հանձնված 19

19. 2011 թվականի մարտի 19-ին հանձնված 19

Նախնական գործարարական	Գործարարական	Գործարարական	Նախնական գործարարական
Գործարարական	Գործարարական	Գործարարական	1
Գործարարական	Գործարարական	Գործարարական	2

22 ֆուտբոլային 1432

20 1900 թվականի

سركوسو څو ځايونو سره سم
د دې رڼو سره سم لاسونو سره سم
د دې ترڅو ترڅو ترڅو

سركوسو: NTC/IU/2011/10

په دې سره سم لاسونو سره سم

1432 اړخ (د اړخ) د اړخ
سرته تر څو ځايونو سره سم
په دې سره سم لاسونو سره سم
د دې ترڅو ترڅو ترڅو
سرته تر څو ځايونو سره سم
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو

5 ترڅو ځايونو سره سم 2011 ترڅو ځايونو سره سم ، 8 ترڅو ځايونو سره سم 2011 اړخ سر ته ،
10 ترڅو ځايونو سره سم 2011 څو ځايونو سره سم ، 13 ترڅو ځايونو سره سم 2011 اړخ سر ته
26 ترڅو ځايونو سره سم 2011 اړخ سر ته

د دې رڼو سره سم لاسونو سره سم
د دې ترڅو ترڅو ترڅو

سركوسو: (IUL)220-RPP/1/2011/102

اړخونو

د اړخونو سره سم لاسونو سره سم
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو

27 ترڅو ځايونو سره سم 1432
25 ترڅو ځايونو سره سم 2011 اړخ سر ته

د دې رڼو سره سم لاسونو سره سم
د دې ترڅو ترڅو ترڅو

سركوسو: (IUL)138-AS2/138/2011/66

اړخونو

2011 ولس اړخونو سره سم لاسونو سره سم
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو

28 ترڅو ځايونو سره سم 1432
26 ترڅو ځايونو سره سم 2011 اړخ سر ته

د دې رڼو سره سم لاسونو سره سم
د دې ترڅو ترڅو ترڅو

سركوسو: E-2011/13

اړخونو ترڅو ځايونو

د دې رڼو سره سم لاسونو سره سم
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو

د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو

د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو
د دې ترڅو ترڅو ترڅو

සටහන: 113-CCD/I-2011/147

අරමුණ

මෙහිදී සඳහන් කර ඇත්තේ 07 වැනි දින දක්වා සිටින සියලුම පිරිසිදු කිරීමේ කටයුතු සම්බන්ධයෙන් දැනුම් දීමේ සටහනක් සැපයීමයි.

07 වැනි දින දක්වා සිටින සියලුම පිරිසිදු කිරීමේ කටයුතු සම්බන්ධයෙන් දැනුම් දීමේ සටහනක් සැපයීමයි. එහිදී සඳහන් කර ඇත්තේ සියලුම පිරිසිදු කිරීමේ කටයුතු සම්බන්ධයෙන් දැනුම් දීමේ සටහනක් සැපයීමයි.

දින	විස්තර	කාලය	සටහන	විස්තර
11	පිරිසිදු කිරීමේ කටයුතු - 100% ක් පිරිසිදු කිරීමේ කටයුතු සම්බන්ධයෙන් දැනුම් දීමේ සටහනක් සැපයීමයි.	03.07.2011	අරමුණ	පිරිසිදු කිරීමේ කටයුතු සම්බන්ධයෙන් දැනුම් දීමේ සටහනක් සැපයීමයි. FCIU 347 6433
02	පිරිසිදු කිරීමේ කටයුතු සම්බන්ධයෙන් දැනුම් දීමේ සටහනක් සැපයීමයි.	25.07.2011	අරමුණ	පිරිසිදු කිරීමේ කටයුතු සම්බන්ධයෙන් දැනුම් දීමේ සටහනක් සැපයීමයි. FCIU 342 7022
02	පිරිසිදු කිරීමේ කටයුතු සම්බන්ධයෙන් දැනුම් දීමේ සටහනක් සැපයීමයි.	07.07.2011	අරමුණ	පිරිසිදු කිරීමේ කටයුතු සම්බන්ධයෙන් දැනුම් දීමේ සටහනක් සැපයීමයි. LLYU 400 0293
01	පිරිසිදු කිරීමේ කටයුතු සම්බන්ධයෙන් දැනුම් දීමේ සටහනක් සැපයීමයි.	06.06.2011	අරමුණ	පිරිසිදු කිරීමේ කටයුතු සම්බන්ධයෙන් දැනුම් දීමේ සටහනක් සැපයීමයි. CAXU 958 6051
08	පිරිසිදු කිරීමේ කටයුතු සම්බන්ධයෙන් දැනුම් දීමේ සටහනක් සැපයීමයි.	30.05.2011	අරමුණ	පිරිසිදු කිරීමේ කටයුතු සම්බන්ධයෙන් දැනුම් දීමේ සටහනක් සැපයීමයි. ECMU 456 8017
1106	පිරිසිදු කිරීමේ කටයුතු සම්බන්ධයෙන් දැනුම් දීමේ සටහනක් සැපයීමයි.	22.08.2011	අරමුණ	පිරිසිදු කිරීමේ කටයුතු සම්බන්ධයෙන් දැනුම් දීමේ සටහනක් සැපයීමයි. (CRLU 161 2151(RF

25 දින දක්වා 1432
23 වැනි දින 2011

7. לא ירשום ויפתחו את הלימודים במסגרת תוכנית הלימודים של המוסדות. כדי להירשם:
- הלימודים במסגרת תוכנית הלימודים של המוסדות יתבצעו באמצעות המוסדות. לא ירשמו את הלימודים באמצעות המוסדות.
 - לא ירשמו את הלימודים במסגרת תוכנית הלימודים של המוסדות באמצעות המוסדות.
 - כדי לרשום את הלימודים במסגרת תוכנית הלימודים של המוסדות, יש להגיש את המסמכים למוסדות.
 - תהליך הרישום ללימודים במסגרת תוכנית הלימודים של המוסדות יתבצע באמצעות המוסדות.
8. אולם יש להגיש את המסמכים למוסדות באמצעות המוסדות. כדי להירשם:
- המוסדות יתבצעו באמצעות המוסדות. לא ירשמו את הלימודים באמצעות המוסדות.
 - המוסדות יתבצעו באמצעות המוסדות. לא ירשמו את הלימודים באמצעות המוסדות.

הרישום ללימודים במסגרת תוכנית הלימודים של המוסדות:

9. המוסדות יתבצעו באמצעות המוסדות. לא ירשמו את הלימודים באמצעות המוסדות:
- תהליך הרישום ללימודים במסגרת תוכנית הלימודים של המוסדות יתבצע באמצעות המוסדות.
 - המוסדות יתבצעו באמצעות המוסדות. לא ירשמו את הלימודים באמצעות המוסדות.
 - המוסדות יתבצעו באמצעות המוסדות. לא ירשמו את הלימודים באמצעות המוסדות.

הרישום ללימודים במסגרת תוכנית הלימודים של המוסדות:

10. 24 אפריל 2011 יום הרישום ללימודים במסגרת תוכנית הלימודים של המוסדות. הרישום יתבצע באמצעות המוסדות.
11. תהליך הרישום ללימודים במסגרת תוכנית הלימודים של המוסדות יתבצע באמצעות המוסדות.
- 24 אפריל 2011 יום הרישום ללימודים במסגרת תוכנית הלימודים של המוסדות. הרישום יתבצע באמצעות המוסדות.
- 2011 יום הרישום ללימודים במסגרת תוכנית הלימודים של המוסדות. הרישום יתבצע באמצעות המוסדות.
12. 24 אפריל 2011 יום הרישום ללימודים במסגרת תוכנית הלימודים של המוסדות. הרישום יתבצע באמצעות המוסדות.
13. תהליך הרישום ללימודים במסגרת תוכנית הלימודים של המוסדות יתבצע באמצעות המוסדות.

1. 2011 17 15:00
 2. 3341307
 3. 3341303
 4. www.moe.gov.mv
 5. admin@dhe.gov.mv

1. 2011 17 15:00
 2. 3341307
 3. 3341303
 4. www.moe.gov.mv
 5. admin@dhe.gov.mv

1. 2011 17 15:00
 2. 3341307
 3. 3341303
 4. www.moe.gov.mv
 5. admin@dhe.gov.mv

MPL-PTC/I/2011/149

28

1. 2011 17 15:00
 2. 3341307
 3. 3341303
 4. www.moe.gov.mv
 5. admin@dhe.gov.mv

28

26

گورنمنٹ ہائیڈرو پاور اسٹیشن

مقامی انجنیئرنگ ڈیپارٹمنٹ
 ہائیڈرو پاور اسٹیشن

ہائیڈرو پاور اسٹیشن
 ڈیپارٹمنٹ

ڈیپارٹمنٹ	ڈیپارٹمنٹ		ڈیپارٹمنٹ		ڈیپارٹمنٹ		ڈیپارٹمنٹ		ڈیپارٹمنٹ		ڈیپارٹمنٹ		ڈیپارٹمنٹ		ڈیپارٹمنٹ		ڈیپارٹمنٹ		ڈیپارٹمنٹ		ڈیپارٹمنٹ		
	ڈیپارٹمنٹ	ڈیپارٹمنٹ	ڈیپارٹمنٹ	ڈیپارٹمنٹ	ڈیپارٹمنٹ	ڈیپارٹمنٹ	ڈیپارٹمنٹ	ڈیپارٹمنٹ	ڈیپارٹمنٹ	ڈیپارٹمنٹ	ڈیپارٹمنٹ	ڈیپارٹمنٹ	ڈیپارٹمنٹ	ڈیپارٹمنٹ	ڈیپارٹمنٹ	ڈیپارٹمنٹ	ڈیپارٹمنٹ	ڈیپارٹمنٹ	ڈیپارٹمنٹ	ڈیپارٹمنٹ	ڈیپارٹمنٹ	ڈیپارٹمنٹ	
12-29	11:00	15:00	11:00	18:00	13:20	11:00	18:00	13:20	11:00	18:00	13:20	11:00	18:00	13:20	11:00	18:00	13:20	11:00	18:00	13:20	11:00	18:00	13:20
22:43	16:00	25:00	22:03	16:00	23:00	21:70	16:00	23:00	21:70	16:00	23:00	21:70	16:00	23:00	21:70	16:00	23:00	21:70	16:00	23:00	21:70	16:00	23:00
15:50	8:00	20:00	14:51	10:00	20:00	13:20	10:00	16:00	15:20	10:00	20:00	13:20	10:00	16:00	15:20	10:00	20:00	13:20	10:00	16:00	15:20	10:00	20:00
14:39	8:00	18:00	13:43	8:00	18:00	13:60	8:00	18:00	13:60	8:00	18:00	13:60	8:00	18:00	13:60	8:00	18:00	13:60	8:00	18:00	13:60	8:00	18:00
46:27	40:00	56:00	45:24	40:00	50:00	45:78	40:10	50:00	45:78	40:10	50:00	45:78	40:10	50:00	45:78	40:10	50:00	45:78	40:10	50:00	45:78	40:10	50:00
5:20	4:00	6:00	4:91	4:00	6:00	4:90	4:00	5:50	4:90	4:00	5:50	4:90	4:00	5:50	4:90	4:00	5:50	4:90	4:00	5:50	4:90	4:00	5:50
26:11	25:00	28:00	26:54	25:00	28:00	26:60	25:00	28:00	26:60	25:00	28:00	26:60	25:00	28:00	26:60	25:00	28:00	26:60	25:00	28:00	26:60	25:00	28:00
4:11	4:00	4:50	4:19	4:00	4:50	4:20	4:00	4:50	4:20	4:00	4:50	4:20	4:00	4:50	4:20	4:00	4:50	4:20	4:00	4:50	4:20	4:00	4:50
74:14	73:00	75:00	74:29	73:00	75:00	74:33	73:00	75:00	74:33	73:00	75:00	74:33	73:00	75:00	74:33	73:00	75:00	74:33	73:00	75:00	74:33	73:00	75:00
169:05	160:00	180:00	170:79	160:00	180:00	172:00	163:00	180:00	172:00	163:00	180:00	172:00	163:00	180:00	172:00	163:00	180:00	172:00	163:00	180:00	172:00	163:00	180:00
260:93	255:00	278:00	266:82	255:00	278:00	267:00	255:00	278:00	267:00	255:00	278:00	267:00	255:00	278:00	267:00	255:00	278:00	267:00	255:00	278:00	267:00	255:00	278:00
285:71	278:00	307:00	286:75	278:00	307:00	287:00	278:00	307:00	287:00	278:00	307:00	287:00	278:00	307:00	287:00	278:00	307:00	287:00	278:00	307:00	287:00	278:00	307:00
286:07	285:00	290:00	287:14	285:00	290:00	287:50	285:00	290:00	287:50	285:00	290:00	287:50	285:00	290:00	287:50	285:00	290:00	287:50	285:00	290:00	287:50	285:00	290:00
255:00	250:00	260:00	254:29	255:00	260:00	255:00	250:00	260:00	255:00	250:00	260:00	255:00	250:00	260:00	255:00	250:00	260:00	255:00	250:00	260:00	255:00	250:00	260:00
243:21	240:00	247:00	245:19	240:00	250:00	245:67	240:00	250:00	245:67	240:00	250:00	245:67	240:00	250:00	245:67	240:00	250:00	245:67	240:00	250:00	245:67	240:00	250:00

15-45	15.00	16.00	15.43	13.50	16.00	15.20	13.50	16.00	15.63	15.00	16.00	15.40	14.50	16.00	15.50	15.00	16.00	15.00	16.00	15.50	15.00	16.00	397 توتومو	موتومو / موتومو	دیس سائٹ
15-31	13.00	16.00	14.86	13.00	16.00	14.80	13.00	16.00	14.80	13.00	16.00	15.00	13.50	16.00	14.80	15.00	16.00	15.00	16.00	14.80	13.00	16.00	397 توتومو	موتومو / موتومو	دیس سائٹ
29-83	25.00	37.00	29.06	25.00	31.00	29.20	25.00	31.00	29.20	25.00	31.00	29.20	25.00	31.00	29.20	28.20	31.00	25.00	31.00	29.20	25.00	31.00	1 موتومو	موتومو	موتومو
27-86	25.00	30.00	27.77	25.00	30.00	27.60	25.00	30.00	27.60	25.00	30.00	27.60	25.00	30.00	28.25	25.00	30.00	25.00	30.00	28.25	25.00	30.00	1 موتومو	موتومو	موتومو
33-23	25.00	50.00	29.60	25.00	38.00	29.60	25.00	38.00	29.60	25.00	38.00	29.60	25.00	38.00	31.60	25.00	38.00	25.00	38.00	31.60	25.00	38.00	1 موتومو	موتومو	موتومو
67-99	65.00	79.00	71.07	65.00	79.00	74.50	70.00	79.00	70.00	70.00	70.00	76.00	73.00	79.00	67.50	65.00	70.00	65.00	70.00	67.50	65.00	70.00	2 موتومو	موتومو / موتومو	دیس سائٹ
96-77	95.00	105.00	96.90	95.00	105.00	96.67	95.00	105.00	96.67	95.00	105.00	98.75	95.00	105.00	96.67	95.00	100.00	95.00	100.00	96.67	95.00	100.00	2 موتومو	موتومو	دیس سائٹ
67-85	65.00	72.00	68.98	65.00	72.00	69.67	65.00	72.00	68.50	65.00	72.00	72.00	72.00	72.00	69.00	65.00	72.00	65.00	72.00	69.00	65.00	72.00	2 موتومو	موتومو	دیس سائٹ
72-86	68.00	77.00	73.24	68.00	77.00	73.67	68.00	77.00	73.67	68.00	77.00	73.67	68.00	77.00	73.67	68.00	76.00	68.00	76.00	73.67	68.00	77.00	2 موتومو	موتومو	دیس سائٹ
56-35	50.00	60.00	55.37	50.00	60.00	55.00	50.00	60.00	55.00	50.00	60.00	55.00	50.00	60.00	56.00	50.00	60.00	55.00	60.00	56.00	50.00	60.00	1 موتومو	موتومو / موتومو	دیس سائٹ
1-65	1.50	1.90	1.80	1.50	3.00	1.93	1.50	3.00	1.93	1.50	3.00	1.93	1.50	3.00	1.63	1.50	1.90	1.55	1.75	1.68	1.50	1.90	1-0	موتومو	موتومو
20-57	20.00	22.00	20.91	20.00	22.00	21.00	20.00	22.00	21.00	20.00	22.00	21.00	20.00	22.00	20.80	20.00	22.00	20.80	22.00	20.80	20.00	22.00	340 توتومو	موتومو / موتومو	دیس سائٹ
5-99	5.50	6.50	5.99	5.50	6.50	6.00	5.50	6.50	6.00	5.50	6.50	6.00	5.50	6.50	6.00	5.50	6.50	5.90	6.00	6.00	5.50	6.50	50 توتومو	موتومو	دیس سائٹ
5-99	5.50	6.50	6.00	5.50	6.50	6.00	5.50	6.50	6.00	5.50	6.50	6.13	6.00	6.50	6.00	5.50	6.50	5.90	6.00	6.00	5.50	6.50	50 توتومو	موتومو	دیس سائٹ
5-23	5.00	5.50	5.38	5.00	6.00	5.50	5.00	6.00	5.50	5.00	6.00	5.63	5.00	6.00	5.50	5.00	6.00	5.00	6.00	5.00	5.00	5.00	100 توتومو	موتومو / موتومو	دیس سائٹ
6-09	6.00	6.50	6.09	6.00	6.00	6.10	6.00	6.50	6.10	6.00	6.50	6.13	6.00	6.50	6.10	6.00	6.50	6.00	6.00	6.10	6.00	6.50	50 توتومو	موتومو	دیس سائٹ
3-30	2.10	3.50	2.70	2.10	3.50	2.80	2.10	3.50	2.80	2.10	3.50	2.80	2.10	3.50	2.80	2.10	3.50	2.80	3.50	2.80	2.10	3.50	100 توتومو	موتومو	دیس سائٹ
3-69	2.70	4.50	3.40	2.70	4.50	3.60	2.70	4.50	3.60	2.70	4.50	3.60	2.70	4.50	3.60	2.70	4.50	3.10	3.50	3.60	2.70	4.50	100 توتومو	موتومو	دیس سائٹ
4-33	3.50	5.50	4.53	4.00	5.50	4.60	4.00	5.50	4.60	4.00	5.50	4.60	4.00	5.50	4.40	4.00	5.00	4.30	4.00	4.60	4.00	5.50	1-0	موتومو	دیس سائٹ

3-25	2.00	4.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	1-0	مصرف	مصرف
4-00	4.00	4.00	4.00	4.00	4.00	4.00	4.00	4.00	4.00	4.00	4.00	4.00	4.00	4.00	4.00	4.00	4.00	4.00	4.00	4.00	4.00	4.00	4.00	4.00	1-0	مصرف	مصرف
32-14	30.00	32.25	30.00	33.00	32.25	30.00	33.00	32.25	30.00	33.00	32.25	30.00	33.00	32.25	30.00	33.00	32.25	30.00	33.00	32.25	30.00	33.00	32.25	30.00	200 / 100	مصرف	مصرف
34-68	34.00	34.90	34.00	36.00	35.00	34.00	36.00	35.00	34.00	36.00	35.00	34.00	36.00	35.00	34.00	36.00	35.00	34.00	36.00	35.00	34.00	36.00	35.00	34.00	200 / 100	مصرف	مصرف
53-50	50.00	53.24	50.00	56.00	53.25	50.00	56.00	53.25	50.00	56.00	53.25	50.00	56.00	53.25	50.00	56.00	53.25	50.00	56.00	53.25	50.00	56.00	53.25	50.00	200 / 100	مصرف	مصرف
36-40	31.00	38.81	33.00	40.00	39.03	38.00	40.00	39.03	38.00	40.00	39.03	38.00	40.00	39.03	38.00	40.00	39.03	38.00	40.00	39.03	38.00	40.00	39.03	38.00	50 / 70	مصرف	مصرف
81-17	78.00	84.57	80.00	88.00	85.50	83.00	88.00	85.50	83.00	88.00	85.50	83.00	88.00	85.50	83.00	88.00	85.50	83.00	88.00	85.50	83.00	88.00	85.50	83.00	335 / 320	مصرف	مصرف
2-76	2.25	2.91	2.50	3.00	2.90	2.50	3.00	2.90	2.50	3.00	2.90	2.50	3.00	2.90	2.50	3.00	2.90	2.50	3.00	2.90	2.50	3.00	2.90	2.50	320 / 320	مصرف	مصرف
12-38	10.50	12.39	10.50	14.50	12.16	10.50	14.50	12.16	10.50	14.50	12.16	10.50	14.50	12.16	10.50	14.50	12.16	10.50	14.50	12.16	10.50	14.50	12.16	10.50	320 / 320	مصرف	مصرف
13-27	11.00	13.52	13.00	14.00	13.51	13.04	14.00	13.51	13.04	14.00	13.51	13.04	14.00	13.51	13.04	14.00	13.51	13.04	14.00	13.51	13.04	14.00	13.51	13.04	335 / 320	مصرف	مصرف
14-38	11.00	14.51	13.50	17.00	13.83	13.50	17.00	13.83	13.50	17.00	13.83	13.50	17.00	13.83	13.50	17.00	13.83	13.50	17.00	13.83	13.50	17.00	13.83	13.50	320 / 320	مصرف	مصرف
18-34	17.00	18.37	18.00	19.00	18.40	18.00	19.00	18.40	18.00	19.00	18.40	18.00	19.00	18.40	18.00	19.00	18.40	18.00	19.00	18.40	18.00	19.00	18.40	18.00	185 / 185	مصرف	مصرف
17-20	17.00	17.14	17.00	17.50	17.13	17.00	17.50	17.13	17.00	17.50	17.13	17.00	17.50	17.13	17.00	17.50	17.13	17.00	17.50	17.13	17.00	17.50	17.13	17.00	185 / 185	مصرف	مصرف
5-22	4.50	5.26	4.50	6.00	5.30	4.50	6.00	5.30	4.50	6.00	5.30	4.50	6.00	5.30	4.50	6.00	5.30	4.50	6.00	5.30	4.50	6.00	5.30	4.50	1500 / 1500	مصرف	مصرف
2-82	2.50	3.00	2.50	3.00	2.83	2.66	3.00	2.83	2.66	3.00	2.83	2.66	3.00	2.83	2.66	3.00	2.83	2.66	3.00	2.83	2.66	3.00	2.83	2.66	500 / 500	مصرف	مصرف
68-16	65.00	68.39	65.00	75.00	67.83	65.00	70.00	67.83	65.00	70.00	67.83	65.00	70.00	67.83	65.00	70.00	67.83	65.00	70.00	67.83	65.00	70.00	67.83	65.00	840 / 840	مصرف	مصرف
63-90	62.00	64.47	62.00	66.18	64.55	62.00	66.18	64.55	62.00	66.18	64.55	62.00	66.18	64.55	62.00	66.18	64.55	62.00	66.18	64.55	62.00	66.18	64.55	62.00	750 / 750	مصرف	مصرف

مصرف: في هذا الجدول يتم عرض بيانات الحسابات المتعلقة بالعمليات المالية المختلفة، حيث يتم تقسيمها إلى فئات مختلفة مثل المصارف والمصارف الفرعية وغيرها. كما يتم عرض القيم العددية لكل فئة، والتي تمثل المبالغ المالية المختلفة.

مصرف: في هذا الجدول يتم عرض بيانات الحسابات المتعلقة بالعمليات المالية المختلفة، حيث يتم تقسيمها إلى فئات مختلفة مثل المصارف والمصارف الفرعية وغيرها. كما يتم عرض القيم العددية لكل فئة، والتي تمثل المبالغ المالية المختلفة.

